

සයඹර බම්බය

2016 දුරුතු මස පුන් පොහෝ දින
නිල්ලූ බොද්ධ හාවනා මධ්‍යස්ථානයේ දී

**උපුල් නිශාන්ත ගමගේ මහතා
පැවැත්වූ හාවනාමය වැඩසටහන**

ප්‍රකාශනය
නිල්ලූ දේශනා ප්‍රකාශන මණ්ඩලය
නිල්ලූ බොද්ධ හාවනා මධ්‍යස්ථානය
නිල්ලූ

අනෙකත් දේශනා සඳහා;

www.nilambe.net

www.nilambe-deshana.net

විමසීම්;

upulnilambe@yahoo.com

Copyright ටෙප්ල නිගාන්ත ගමගේ

2019 July

මුද්‍රණය :

විදුරවි ප්‍රින්ටස්

598A, බංගලාව හන්දිය
පිටකෝට්ටේ, කොළඹ.

වෙළ : 011 2873304, 0777 305872

ඊමේල් : viduravi123@gmail.com

କର୍ମତ୍ୱ
ପରିଶୋଭ



35

ප්‍රත්‍යානුමෝදනාව

මෙම ධර්ම දානමය කුසලය මේට වසර
35 කට පමණ පෙර පරලෝ සැපත්
පියතුමන් වෙනුවෙන් අනුමෝදන් කරන්නේ
අරැණු විජේනායක ඇතුළු
පවුලේ සැම විසින්

සිසිර බමනය

ගොරවණීය අපේ හාමුදුරුවන්වහන්සේගෙන් අවසරයි. කළුනාතා මිතුවරුහි, අලුත් අව්‍යරැද්දේ පළමුවෙහි පසලෝස්වක පොහොය ද්‍රව්‍ය. අලුත් අව්‍යරැද්දේ පළමුවෙහි මාසයේ අගට කිරීව වී සිරියද තවමත් අලුත් අව්‍යරැද්ද යන හැඟීම සිතේ තිබෙනවා. තවම සිරින්නේ අලුත් අව්‍යරැද්දක. මේ බඩා තිබෙන්නේ අලුත් අව්‍යරැද්දක්. කළුනාතා මිතුවරුහි, අප අසා තිබෙනවා, කියවා තිබෙනවා කෙසේද අලුත් අව්‍යරැද්දක් ලැබෙන්නේ කියා. අලුත් අව්‍යරැද්දක් ලැබෙන්නේ මේ වාචියී සිරින පොලුව අර පෙනෙන ඉර වටේ කැරකෙන නිසා. ලොකු රුවුමක්, රුවුමක්ම නොවෙයි රුවුමකට ආසන්න හැඩයකට මේ පොලුව අපත් සමග ඉර වටේ, සුරුයා වටේ ගමනක ගොස් නැවත ඒ පරින්ගත්ත නැහැර පැමිණිවිට, අන්න අලුත් අව්‍යරැද්දක් කියා කියනවා. වැසේ කියන්නේ පොලුවවත් ඉරවත් නොවෙයි මිනිස්සු, අපයි කියන්නේ. මේ පැමිණා ඇත්තේ සිරිය තැනවම තමා. අලුත් තැනකට නොවෙයි. පෘථිවිය සුරුයා වටේ භුමණායවීම, කැරකැවීම ඒ ඉල්පිසාකාර ගමන් මාර්ගය දෙස බැඳුවිට මේ අලුත් තැනකට නොවෙයි පෘථිවිය නැවත පැමිණාන්නේ. සිරිය තැනවම තමා. ගිය අව්‍යරැද්දේ ජනවාර මාසයේ සිරිය තැනවම නැවත පැමිණානවා, වටයක් කරකැවී. ඒ පැමිණිවිට අන්න අලුත් අව්‍යරැද්දක්. සිරිය තැනවම වින නිසා තමා වික වගේ සීතලක් දැනෙන්නේ. හැම ජනවාර මාසයේම සීතලයිනේ සාලේස් වශයෙන්. වෙන තැනකට හියානම වෙන උෂ්ණත්වයකුද තමා දැනෙන්නේ. ඒ නිසා තමා ඒ මාසවලට නියමිත උෂ්ණත්වය කළින් කියන්න පූලුවන් සීතල ද

රස්සේ ද වහිනවා ද මේ සියල්ලම. සංම මසකම, ජනවාරි පමණක් නොවෙයි පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, දෙසැම්බර්, නොවැම්බර් කුමන මාසයන් මේ මහ පොලුව සිටින්නේ විකම තැනක. කලින් අවුරුද්දේදේ ඒ මාසයේ සිටිය තැනම තමා. විසේ බැලුවාත් නම් කිසිම මාසයක්, ද්‍රව්‍යක්, අවුරුද්දක් අලුත් නැහැ. අලත් තැනකට මේ මහ පොලුව අපව රැගෙන ගොස් නැහැ කවදාවත්. අපේ වයස යම් ප්‍රමාණයක්ද ඒ ප්‍රමාණයටම මේ මහ පොලුව අපව මේ රවුමේ රැගෙන ගොස් තිබෙනවා. වයස අප කියන්නේ ක්‍රි වාරයක් මේ මහ පොලුව වටේ කැරකි තිබෙනවාද කියන කාරණය උඩි. මේ මහ පොලුව අපව වික වාරයක් නම් සූර්යය වටේ රැගෙන ගොස් තිබෙන්නේ වයස අවුරුදු විකයි කියනවා. පසලුස් වතාවක් කරකවා තිබෙනවා නම් අවුරුදු පහලුවයි. වයස කියද කියන වික තව ආකාරයකට කියන්න පුළුවන් ක්‍රි වාරයක් මේ සූර්යය වටේ රවුම් ගසා තිබෙනවාද කියා. විසේ බලන විට මෙය මහා පිස්සුවක් විදිහටය පෙනෙන්නේ. හැම සංකල්පයක්ම, වයස පමණක් නොවෙයි කාලය, ස්ථාන, අවුරුදු, අලත් අවුරුදු මේ හැම දෙයක්ම. මේ වායේ ඇත්තටම හරයක් තිබෙනවාද කියන කාරණය වෙනම ප්‍රශ්නයක්.

මහ පොලුවට වෙන ගමනක් නැහැ. ඉර වටේ කරකැවෙනවා හැර වෙන ගමනක් මහ පොලුවට සිතා ගන්න බැහැ. කවදා හෝ දිනයක මහ පොලුව ඇති වුණුද එවා සිට අද දක්වාම ඔය ගමනේ තමා මේ මහ පොලුව යෙදී තිබෙන්නේ. විකම ගමන. කවදා හෝ ද්‍රව්‍යක අභාවයට පත්වෙනතුරු, මහ පොලුව විනාස වෙන තුරු, ලෙළුක විනාසයක් වෙන තුරු, ඔය

කිහිපයේ කරකැවී කරකැවී තිබේයි. අප සිටියෙන් අපත් සමගම. මේ මහ පොලුව කවචුවත් අපව ඇතුත් තැනකට රැගෙන හිඟින් නැහැ. සිටිය තැනම තමා. ඒ පරණ ගමන යන අතර, අප අසා තිබෙනවා මහ පොලුව තමන් වටේන් කරකැවෙන බව. විනි ප්‍රතිව්‍යායක් ලෙසට තමා දිවා රාත්‍රිය ලැබෙන්නේ කියා. රැ දහවල් දෙක සිදු වෙන්නේ පෘථිවිය තමන් වටා කරකැවෙන නිසා. සුර්යයා තිබෙන පැත්තට කරකැවී තිබෙන වට පෘථිවියේ ඒ කොටසට දහවල කියනවා. සුර්යයාට පිටු පා තිබෙන කොටස කළුවරයි, රාත්‍රිය. මේ දෙක විකතු වූවිට වික ද්‍රව්‍යක්. වික දිනයක් තුළ වික් රාත්‍රියක් වික් දහවලක්. අන්ධකාරයයි ආලෝකයයි. පාසලේදී අපට විද්‍යා පාඩමේදී මේ කරකැවීම ආදර්ශවලින් පෙන්වනවා. ලෝක ගෝල, මා සිතන්නේ අප කවුරුතේ දැක ඇති. විය ඇලෝට තිබෙන්නේ. විය මැදින් කුරක් ගසා ජ්ලාස්ටික් නැතිනම් යකඩ කුරක්. මේ ගෝලය කරකවා පෙන්වනවා. තමන් වටේ කරකැවෙන්නේ කෙසේද කියා. ඒ ආදර්ශවල විසේ ජ්ලාස්ටික් හෝ යඩක අභ්‍යයක්, කුරක් තිබුණුද මේ පොලුවේ විවැනි අභ්‍යයක්, කුරක් නැහැ. මේ කොහොවන් පොලට මැදින් විහා පැන්නේ සිට මේ පැත්තට මතුවෙන විසේ කුරක් ගසා, ඒ කුර වටේ නොවෙයි කරකැවෙන්නේ. විසේ අභ්‍යයක් නැහැ නමුත් තිබෙනවා කිය සිතාගෙන තමා කරකැවෙන්නේ. වියට කියනවා තමන් වටා කරකැවෙනවා කියා. තමන් වටාත් කරකැවෙනවා. කළුකාණ මිතුවරැනි, මේ සංසිද්ධිය, සිදුවීම දෙස වෙනම කේත්‍යකින් බලන වට බොහෝ කාරණා මතුකරගන්න පුළුවන්. මහ පොලුව පමණක් නොවෙයි, සුර්යයක් ගුහ

මත්චිලයේ තිබෙන හැම ගුහ ලේකයක්ම මේ රවුම් දෙක තමා ගහන්නේ. තමන් වටාන් කරකැවෙනවා. සුරුයයා වටාන් කරකැවෙනවා. සුරුයයා පැත්තට මුහුණ දමා තිබෙන විට දහවල, ව්‍යුතිය, ආලෝකය. සුරුයයාට පිටුපාන විට කඩවර, රාත්‍රිය.

මේ පෘථිවිය සහ ගුහලෝක පමණක් නොවෙයි මේ පිස්සු ගමන් යෙදී සිටින්නේ. අවසානයක් නැති තේරුමකුත් නැති මේ කරකැවීම. තමන් වටාන් කරකැවෙමින් තවත් දෙයක් වටාන් කරකැවෙමින් මේ ගත කරන පිස්සු ජ්‍යෙෂ්ඨය, පොලොවෙයි අතිත් ගුහලෝකයි පමණක් නොවෙයි, හැම දෙයක්ම විගුහ කර බැලුවහොත්, ඔබ අප හැම කෙනෙක්ම මෙබඳ ගමනක තමා යෙදී සිටින්නේ. අප, අප වටාන් කරකැවෙනවා. වික් වික් කෙනා වෙන වෙනම ගත්තිර. තමන් කියන අක්ෂය වටා අප කරකැවෙනවා. ඒ මමත්වය. මමත්වය නමැති අක්ෂය වටා කරකැවෙනවා. අපට කරකැවෙන්න වෙන අක්ෂයක් නැතැ. ඒ තිසා නොදුට බලන්න අපේ කද මහන් සියලුම කර්තව්‍යයන් කේත්දුගත වෙන්නේ 'මම' කියන අක්ෂයට. වෙන කොතැනකට වත් නොවෙයි. අපේ සියලුම අතිත මතකයන්, අතිතයේ අප කළ කි දැ, අතිත අත්දැකීම් මේ සියල්ලම, 'මම' කියන අක්ෂයේ, මමත්වය කියන අක්ෂය වටා සිදුවිතු කරකැවීමක්. අතිතය මතක් කරනවිට, සමහර ස්මරණයන් සිදුවන විරදි කෙනෙකු සතුටට පත්වෙනවා, ප්‍රීතියට පත්වෙනවා. සමහර ස්මරණයන් වලදී කෙනෙකු අසහනයට පත්වෙනවා. මේ දෙයාකාර මතක ඔබ අප හැමදෙනා තුළම තිබෙනවා. අපට බලාපොරුත්තු තිබෙනවා අනාගතය පැත්තෙන්. ඒ බලාපොරුත්තුත් නොදුට බැලුවහොත් මේ 'මම' කියන අක්ෂයෙන්

තමා මතු වී තිබෙන්නේ. මගේ බලාපොරොත්තු, මට අවශ්‍ය මොනවද? මා කෙබඳ අයෙකු විය යුතුදී? මොනවද මා ලබාගත යුත්තේ? කොතැනටද මා ය යුත්තේ? මා හියේ කොතැනටද ඒ අතීතය පැත්තෙන්. යා යුත්තේ කොතැනටද අනාගතය පැත්තෙන්. අපට වෙන වින්තනයක්, වෙන ජීවිතයක් නැහැ. කළුසාණා මෙනුවරුති, ඔබ අප හැමදෙනාම කරකැවෙන්නේ මේ මමත්වය නමැති අක්ෂය වටා. මොනවා කළත් මොනවා කිවත් මොනවා සිතුවත් වැඩින් පිට විකම වික සිතුවිල්ලක් වත් ඇති කරගන්න පුත්‍රවත්ද? සිතුවිලි සියයක් දෙසියක් නොවේ විකම වික සිතුවිල්ලක් තනි සිතුවිල්ලක් ඇතිකරගන්න පුත්‍රවත්ද මමත්වයෙන් පැන නොනින. තමන් වටා කරකැවෙන්නේ නැති. තමන්ට සම්බන්ධයක් නැති. විකම වික අපේක්ෂාවක් වත් ඇති වෙනවද තමන්ට වාසියක් බලාපොරොත්තු නොවන. කොහොන්වත් තමන් නැති බලාපොරොත්තුවක්. අප හැම දෙනාගෙම සමස්ත ජීවිතයම කරකැවෙන්නේ මේ 'මම' කියන අක්ෂය වටේ. මේ මමත්වය. නමුත් මේ පොලුවේ විසේ වූ අක්ෂයක් පෙනෙන්න නැහැ. ආදර්ශ ලෙස ගෝලවල කුරක් මැදින් ගසා තිබුණුද ඇත්තටම නැහැතේ. නොදුට බැලුවෙන් නම් විහෙම විකක් සොයාගන්න ලැබෙන්නේ නැහැ. මේ කුමක්ද? කාටද මෙය අවශ්‍ය? කවුද ඒ දුක වින්දේ? කවුද සැප වින්දේ? උන් සැප විදින්නේ කවුද? අනිද්දා සැපක් සොයාගෙන යන්නේ කවුද? මේ ලෙසට විපස්සනාවක් කර බැලුවහාත්, විමසා බැලුවහාත් නම් ඒ කාවචත් සොයාගන්න ලැබෙන්නේ නැහැ.

කිසිදෙයක්. මමත්වය කියා දෙයක් සොයාගන්න ලැබෙන්නේ නැහැ. විවැනි අක්ෂයක් නැහැ. නමුත් සංඛෝතීයෙන්ම නැති වූවත් නිබෙන අක්ෂයකටත් වඩා ප්‍රබලව කරකැවෙනවා ඒ වටා. වෙන කරකැවෙන්න අක්ෂයක් නැහැ. ඒ නිසා මොනවා කළත් අප විය කරන්නේ මමත්වයෙන්. මොනවා කළත්. හම්බ කළත් මමත්වයෙන්. වියදුම් කළත් මමත්වයෙන්. ඉතිරි කළත් මමත්වයෙන්. දහ් දින්නත් මමත්වයෙන්. මුදල් නාස්ති කළත් මමත්වයෙන්. මසුරුකම්ත් වියදුම් නොකර තබාගත්තත් මමත්වයෙන්. මොනවා කළත් මමත්වයෙන්. ඒ නිසා මමත්වය හරි ප්‍රබල දෙයක් ලෙසට සිදු නෙන්නේ. හරිම ප්‍රබලයි. විපමණ ප්‍රබල දෙයක් තවත් නැහැ. මමත්වය තරම් ප්‍රබල දෙයක්. නමුත් විවැනි දෙයක් දකින්න නැහැ. හෝතිකව සොයාගන්න බැහැ කොහොවත් මමත්වය කියා දෙයක්. අප මේ ලෙසට අන්තර් මමත්වයක් වටා කරකැවෙන ගමන්ම බාහිර දේවල් වටාත් කරකැවෙනවා. බාහිර පුද්ගලයන් වටා කරකැවෙනවා. හරියට පුංචි දුවෙක් පුතෙක් තමන්ගේ අම්මා තාත්තා වටා කරකැවෙනවා වගේ. විවැනි ආරම්භයක් තමා මේ පිටිතය. අප හැමදෙනාම ඇද සිටින තැනට මේ පිටිතය ගෙන ආවේ විබිදු ආරම්භයකින්. අම්මා තාත්තා වටා කරකැවෙමින්. වෙන කරකැවෙන්න අපට දෙයක් තිබුණේ නැහැ පුංචි කාලේ අම්මා සහ තාත්තා හැර. විතකොට අපේ ඉරත් හඳුත් දෙකම අම්මා තාත්තා කුඩා කාලයේ. උරුවෙකට වෙන මුදකත් නැහැ. ඊළාගට ටික ටික ලෝකය විශාල වෙන විට තව දේවල් වටා කරකැවෙනවා. අම්මා තාත්තා වටා පමණක් කරකැවී නවතින්නේ නැහැ. විය මදි. යහළුවන් වටා

කරකැවෙනවා. යොහොසියන් වටා, යුතින්, මේතුයන්, ගුරුවිරුන්, මේ ලෙසට බලන්න විවිධ නම්වලින් විවිධ යුති සම්බන්ධතාවලින් නම් කළ පුද්ගලයන් කී දෙනෙකු වටා ඔබ අප මේ වන විට කරකැවේ තිබෙනවාද. හරියට මේ පොලෝව ඉර වටේ කරකැවෙනවා වගේ. අපට අවශ්‍ය ඒ පුද්ගලයන් සමඟ සිටින්න ලැබෙනවා නම්, කෑපා බහ කරන්න ලැබෙනවා නම්, ජ්‍යෙෂ්ඨ වෙන්න ලැබෙනවා නම්, හිනාවෙන්න, අදහස් භූවමාරු කරගන්න ලැබෙනවා නම්, දුක සැප බෙදාගන්න ලැබෙනවා නම් අන්න සතුවුයි. විසේ බැර වෙන විට දුකයි. මෙය සරල කාරණායක්. මේ හැම කරකැවේමකදීම මේ දෙකම අත්දැකිනවා අප. දුකයි සැපයි දෙකම. කිසිම කෙනෙකු තිසා අප දුක පමණක් විද නැහැ. අම්මා තාත්තාගෙන් පටන්ගෙන අද වන විට යම්තාක් පුද්ගලයන්ට අප ඇසුරා කර තිබෙනවා නම් යම්තාක් පුද්ගලයන්ට තේන්ද කරගෙන අප ඒ ආය වටා කරකැවෙමින් සිටියා නම් ඒ හැමදෙනා ආශ්‍යයෙන්ම දුක පමණක් කිසි කෙනෙකු විද නැහැ. දුකත් විද තිබෙනවා. ඒ වගේම සැපත් විද තිබෙනවා. සැප පමණක්ම විද නැහැ. කළුපනා කර බලන්න ඔබ කවුරුන් හෝ තිසා සියයට සියයක්ම සතුට පමණක්මද අත්දැක තිබන්නේ? ඉද්ද වූ සතුවක්, සුපිචිතුරු වූ සතුවක්, අල්ප මාතු වූ දුකකට වත් ඉඩක් නැති සතුවක්, කළුල් බිඳුවක් වත් ස්පර්ශය තොලද ආනන්දයක්, ප්‍රීතියක් සහ ප්‍රමෝදයක්ද අත්දැක තිබන්නේ? අති මහත් සතුවක් අත්දැක ඇති. නමුත් දුකත් අත්දැක තිබෙනවා. අසතුවත් අත්දැක තිබෙනවා. අඩුලත් තිබෙනවා. හිනාවෙලත් තිබෙනවා. හරියට දැනවැල සහ රාඛිය වගේ. ඒ දේවල් සමඟ සිටින්න ලැබෙන විට

සතුවුයි. ඒවාට පිටුපාන විට දුකයි. තමන්ට ඒ දේවල් පිටුපාන විටත් දුකයි. මේ දුක සහ සැප, සැප සහ දුක දෙක අතර කරකැවීමක තමා අප පිටත් වෙන්නේ. පිටතය කියන්නේ මේ දෙක අතර සිදුවන කරකැවීමක්. හරුගෙම සියාගට පණහක් සැප සියාගට පණහක් දුක කියන්න බැහැ. විසේ කියන්න බැහැ. සමහර කාලවල රාත්‍රිය දිගයි. සමහර කාලවල දහවල දිගයි. විසේම සමහර අත්දැකීම්වලදී බොහෝම දුරදිග යන සැප අප අත්දැක නිඛෙනවා. සමහර අත්දැකීම්වලදී හෝ සිදුවීම්වලදී මාස ගණන් දුක් විදු නිඛෙනවා. පැවිචියට කාලයක් පනවන්න පුත්වන් වූවාට වික ද්‍රව්‍යකට පැය විසිහතරයි. විසින් මේ අප වගේ මහ පොළව මැද හරුයේ සමකය ආශ්‍රිතව සිටින අයට දහවල රාත්‍රිය අඩු වැඩි වශයෙන් සමානයි. පැය බොළහක් වගේ. විසේ පැනෙවිවට මේ පිටිත කරකැවීමේදී විසේ වූ නිතියක් නැහැ. සමහරවිට අන්ධිකාර රාත්‍රිය බොහෝ දිගයි. අවසානයක් නැති අවශ්‍යමක් නැති උදෑසනක් නැති කටුක නින්ද නොයන අලුරු රුය බෙහෙවින්ම දීර්ණයි. සමහරවිට දහවල ඉතාම කෙරියි. කෙරි දහවල් සහ දිගු රාත්‍රි වැඩි වැස්යෙන් ඇද මනුෂ්‍ය අත්දැකිනවා. විෂිය වූ කෙරි දහවල්. දිවා කාලය කෙරියි. අලුරු රාත්‍රින් දීර්ණයි. මේ තමා වර්තමාන මනුෂ්‍යයාගේ කතාන්දරය. ලෝකයේ කොතැනක මනුෂ්‍යයෙකුට කථා කළත් ලෝකයේ කොතැන මනුෂ්‍යයෙකු තමන් ගැන ආත්ම ප්‍රකාශයක් කළත් මේ සිද්ධාන්තය තමා ඔප්ප කරන්නේ. දහවල කෙරියි රාත්‍රිය දිගයි. අන්ධිකාරය වැඩියි ආලෝකය අඩුයි. නමුත් කරකැවෙනවා. කොපමණ මේ කරකැවීල්ලට අප භුරුවේ ද කියනවා නම් දැන් නවත්තගන්න බැරි

තරමට කරකැවිල්ල හැදිලා. ඒ නිසා අපට බැහැ දැන් යමක් වටා කරකැවෙන්නේ තැතිව සිටින්න.

පුද්ගලයන් වටා පමණක් නොවෙයි අප කොපමණ දේවල් වටා කරකැවෙනවාද. මේ සියල්ල පෘථිවියට ලැබෙන්නේ සුර්යයාගෙන්. ආලෝකය පමණක් නොවෙයි. උතුසුම පමණක් නොවෙයි සුළුග පටා. සුළුග ඇතිවන්නේ, වැස්ස ඇතිවන්නේ, වළාකුල් ඇතිවන්නේ, නියග ඇතිවන්නේ, ජල ගැලීම් ඇතිවන්නේ, ගහ කොළ වැඩෙන්නේ, මල් පිපෙන්නේ, ගෙඩි හැදෙන්නේ, අල බහින්නේ මේ හැම දෙයක්ම සුර්යයා නිසා. ඒ නිසා පෘථිවියට වෙන පිහිටික් තැහැ සුර්යයා හැර. වෙන සරණක් පාරීවියට තැහැ ඉර හැර. සියල්ලම සුර්යයායි. දූෂක පෘථිවියට, කිසියම් දිනෙක මේ පාරීවියට සුර්යයා අහිම් ව්‍යවහාර්, කුමක්ද වෙන්න්නේ? ශිත මරණයක්. නිකම්ම මරණයක් නොවෙයි. සිතාගන්න බැර තරම් දරාගන්නට බැර තරම් ශිත මරණයක්. සිතල මරණයක්. මරණය කොහොමත් සිතලයි. නමුත් සුර්යයා තැති ව්‍යවහාර් මේ පෘථිවිය උෂ්ණත්ව මානයකින් මතින්නට බැර තරම් පහළ සිතල මරණයකට පත්වෙනවා. මේ මූල් පෘථිවියම. අපත් අනුවැව. කළුනාණ මිතුවරුනි, විසේ සුර්යයා තැති විලෝක විනාශයක් වෙන කතාන්දරය අප අහලත් තිබෙනවා. ප්‍රධන්ධවලින් කියවලත් ඇති. ඒ රික පැත්තකින් තබුවත් ඒවා තවම වී තැහැනෙ. ඒ නොවුණු කතාන්දර පසකින් තබා අපට වී තිබෙන දෙය ගෙන බැලුවහාර් ඊට වඩා සිතල මරණ අප දහස් ගණනක් මේ පීවිතයේ අත්දැකතිබෙනවා මේ කරකැවීම නිසා. පෘථිවියට සියල්ලම දෙන්නේ සුර්යයා. ඉටු දෙවියා. වෙන දෙවි කෙනෙක් පෘථිවියට

නැහැ හෝතික වශයෙන්. මානසික ආධ්‍යාත්මික පැත්තෙන් සිටියා
 හෝ තොසිටියා හෝ හෝතික වශයෙන් වෙන ඉටු දෙවියෙක් නැහැ
 පාටිචියට සියල්ල දෙන. මේ සියල්ලම ලැබෙන්නේ අහවල්
 කෙනෙක් ගෙන්ග කියන සිතුවීල්ල කෙනෙකු තමන්ගේ සිතේ
 ඇතිකරගත්තාද මගේ සැප මට දෙන්නේ අහවල් කෙනා. අහවල්
 කෙනා තමා මගේ සතුට. ඒ සිතුවීල්ල ඇති ව්‍යුතාද විය ඇතිවුතා
 සැනින්ම අප කක්ෂයක් හඳුගත්තවා. ඒ සිතුවීල්ල අපට
 කරකවනවා ඒ පුද්ගලයා වටා කටුරුන් හෝ. අපේ හැම සතුටක්ම
 එතන තිබෙන්නේ හැම සැපක්ම එතන තිබෙන්නේ වෙන ලෝකයක්
 නැහැ. වෙන ඉටු දෙවියෙක් නැහැ. මෙබඳ මානසික මට්ටමකට
 ඔබ අප හැමදෙනාම විනවා අර සිතුවීල්ලත් සමග. ඉන්පසුව හැම
 සිතුවීල්ලක්ම ඒ පුද්ගලයාට සම්බන්ධයි. පුද්ගලයෙකුම වෙන්න
 අවශ්‍ය නැහැ. කුමක් හෝ දෙයක් ගැන ව්‍යවත් තනතුරක්
 වියහැකියි. තත්ත්වයක් ගැන, වාහනයක්, රැකියාව, නිවස මේ
 ඔහැම දෙයක් ගත්තිව ඒ තමා මගේ ලෝකය කිය සිතුවහාන් ඒ
 තමා මගේ ලෝකය. අහවල් කෙනා තමා මගේ ලෝකය. රස්සාව
 තමා මගේ ලෝකය. වාහනය තමා මගේ ලෝකය. මගේ තනතුර
 තමා මගේ ලෝකය. වත්කම් තමා මගේ ලෝකය. මේ රෙසට අප
 හැමදෙනාටම පෝද්ගලික වූ අපම හඳුගත්ත ඉෂ්ධ දේවතාවුන්
 වහන්සේලා රාණියක් සිටිනවා. වික්කෙනෙකු දෙන්නෙකු නොවේයි.
 විසේ බැලුවිට තිස්තුන් කේරියක් බොහෝම පොඩි ගාණක්. මගේ
 ලෝකය මේ අහවල් කෙනා තමා මගේ ලෝකය. අහවල් දෙය තමා
 මගේ ලෝකය. මේ දෙය නැතුව මට සිටින්න බැහැ. මේ කෙනා
 නැතුව මට සිටින්න බැහැ. මේ සිතුවීල්ල අපට කක්ෂ ගත කරනවා

ඒ දෙය වටා. කරකැවෙනවා ඒ කෙනා වටා. අපට ඉන්පසු වෙන ලේඛයක් නැහැ. වෙන ප්‍රේමිතයක් නැහැ.

කිසියම් කාලයක් මෙමෙස කරකැවී කරකැවී සිටිනවා. ඒ ආකර්ෂණ්‍ය තිබෙනතුරු කරකැවෙනවා. සමහරවිට ද්‍රව්‍යක් වෙන්න පූජ්‍යන්. මාසයක්, අවුරුද්දක්, අවුරුදු පහක්, දහයක්. ටික ටික ඒ ආකර්ෂණ්‍ය අඩුවේ ගියවිට ලොකු ප්‍රශ්නයක් නැහැ. නමුත් ආකර්ෂණ්‍ය තිබෙදෑද ඕනෑකම තිබෙදෑද සියල්ල මට ලැබෙන්නේ විතනින් කියන ඒ හැරීම තිබෙදෑද ඒ දෙය නැති ව්‍යවහාර් ඒ කෙනා නැති ව්‍යවහාර් තමන්ට අර සීතල මරණයක් තමා මානසිකව අත්දකින්නට වෙන්නේ. හෝතිකව නොවුනත් මානසිකව කෙනෙකු සීතල මරණයකට ගොදුරුවෙනවා. බොහෝම සීතල සිතාගන්න බැරි තරම් සීතල මරණයකට. මෙබදු සීතල මරණ අප හැමදෙනාම සිය දිහස් වාරයක් මේ ප්‍රේමය අභුලේ අත්දක තිබෙනවා. හැම කෙනෙකු සමගම හැම දෙයක් සමගම. ඒ ගමනෙදි අපට වසන්තය මුණ ගැහුනා. ගිමිහානය පසු කළා. වසන්තය මල් පිපෙන අවදිය. ගිමිහානයට විනැවිට ඒ මල් පරවෙන කාලය. ගෙධී හැඳිලා ඉදෙන කාලය. බාධ ලැබෙන කාලය. අස්වින්න නොලාගන්න කාලය. ඉන්පසු හේමන්තයට විනවා. ගහ කොළ තමන්ගේ කොළ භලා සීතල නිදාවකට සූදානම් වන කාලය. හැවත අමුතෙන් උල් උමන්නේ නැහැ. අමුතෙන් ගෙධී හැදෙන්නේ නැහැ. මල් පිපෙන්නේ නැහැ. අමුත් බලාපොරොත්තුවක් හදාගන්න බැහැ. තිබෙන ඒවත් අතහරින්න වෙන කාලවලට විනවා. හේමන්තය. ඊළගට වස්සානය. කිසිදෙයක් නැහැ. තහිකර

සීතල. හොඳික ලෝකයේ තිබෙන මේ සහතු තතර මානසික වශයෙනුත් වික් වික් පුද්ගලයා වෙන වෙනම අන්දකිනවා. විවිධ දේවල් සමග. වික් පුද්ගලයෙකු වසන්තයේ සිටින කාලයේදී තවත් කෙනෙකු සම්භරවිට හේමන්තයේ සිටිනවා විශාලකියි. එදාම විතනදීම. වෙන ලෝකයක නොවෙයි වෙන කාලයකත් නොවෙයි. විකම තැන විකම මොනානේ කෙනෙකු කුරුල්ලන්ගේ ගිත අසම්න් පිපුණු මල්වල ලස්සන බලමින් වසන්තයේ වමත්කාරය අත්දකින විට විතන ඒ මොනානේම තවත් කෙනෙකු දරාගන්න බැරි සීතල අත්දකිම්න් වස්සානයේ පීඩාව විදිනවා වෙන්නත් පුළුවන්.

අප සිටින්නේ කොතනෙද අප මේ කරකැවෙන්නේ කුමක් වටාද මේ ගෙන කිසියම් දැනුවත් භාවයක් කිසියම් සවික්‍රීදාතාත්‍යක බවක් සිහි නුවතුක් ඇතිකරගන්න අවශ්‍යයයි. විසේ නැතිනම් කළුතානා මිතුවරැනී, පෘථිවිය තමන් නුමතාය වෙන අක්ෂය හෝ පරිහුමතාය වෙන සූර්යයා වෙනස් නොකළාට අප මේවා වෙනස් කරමින් අමුත් අමුත් කක්ෂ වටා අමුත් අමුත් පුද්ගලයන් වටා කරකැවෙමින් විදිනවා පරණ විකම දුක. විහි වෙනසක් නැහැ. විදින්නේ විකම පරණ දුක. නමුත් අමුත් ඇදුම්වලින් අමුත් විලාසිතාවලින් අමුත් ආහරණවලින් අමුත් හැඩිතලවලින් වර්ණ රටාවලින්. දුක කව්‍යාචනත් අමුත් නැහැ. දුක තමා මේ ලෝකයේ තිබෙන ඉපැරණිම දෙය. දුකකට කව්‍යාචනත් අමුත් වෙන්න බැහැ. අමුත් කියන ස්වභාවයයි දුකයි විකට යන දේවල් නොවෙයි. කිසි කෙනෙකුව නැවුම් කරන්නෙන් නැහැ, තරුණ කරන්නේ නැහැ දුක, කිසිම කෙනෙක්ව. දුක හැමවිටම පුද්ගලයාව මහල් කරනවා. ඒ නිසා දුකකින් සිටින කෙනෙක් මහල් කෙනෙක්. ඒ මහල්බව

මුහුණින් පෙනෙනවා වයස කීය ව්‍යවත්. හෝතික වයස නොවේයි. හෝතික වයස අවුරුදු පහලොට, විස්ස, තිහ වෙන්න පුළුවන්. හෝතික වශයෙන් කෙනෙකු මේ ඉර වටේ දහවරක්, පහලොස් වරක්, විසි වරක් පමණක් වෙන්න පුළුවන් කරකැවේ තිබෙන්නේ නමුත් මානසික වශයෙන් අවුරුදු සියයක්, දෙසීයක් සිරිය කෙනෙකුගේ මහල් බව, වියපත් බව, වැනැරැණු බව ඒ දුක් විදින මුහුණ් සටහන් වී තිබෙනවා. දුක සැම විටම පුද්ගලය මහල් කරනවා. දුකකට බැහැ කිසිකෙනෙකුව නැවුම් කෙනෙකු කරන්නට. තරඟා කරන්නට බැහැ දුකකට. නවයෝවුන් තරඟා වියේ සිරින කෙනෙකු මහල් වෙන්නට තවත් වට තිහ හතලිහක් විස්සක් තිහක් ඉර වටේ කරකැවෙන්න අවශ්‍යයයි. ව්‍යපමණ කාලයක් යනවා. නමුත් දුකක් වටේ වික රවුමක් කරකැවුණුවිට වියට වඩා මහල් වනවා. එයට වඩා වැනැරෙනවා. එයට වඩා දුර්වල වෙනවා. කිසිවක් කරකියා ගන්න බැර තැනකට දුක අපව අරගෙන විනවා. පුද්ගලයට ඔත්පල කරනවා. ආඩාධිත කරනවා. අඛඛගාත කරනවා. ප්‍රශ්නය දුක මූණ නොගැසී මේ රවුමේ අපට කරකැවෙන්න පුළුවන් කිය අප සිතනවා. දුක සොයාගෙන නොවේය කවුරැන් රවුම් ගහන්හේ. නමුත් කොතැනින් පටන් ගෙන මේ රවුමේ ගියද මේ සාතු මූණ ගැහෙනවා. මග හර යන්න බැහැ.

එමතිසා කළුනානා මේතුවරැනි, මේ අල්ත් අවුරුද්දක් ලැබුවායි කිය අප සිතමින් සතුව වෙන මේ ජනවාර මාසයේ මේ අල්ත්ම අල්ත් අවුරුද්දේදේ පළමුවෙනි පසලොස්වක පොහොය දුවසේ භාවනාව සඳහා පැමිණ සිරින මේ මොහොතේ මඳක්

විපරම් කර බැඳීම විටිනවා කෙසේද දුකක් මුණ නොගැසී ජීවත්වන්හේ කියා. පහුණිය අවුරුද්දේදේ තුන්සිය හැටපස් දුවස් පුරාම අඩු වැඩි වශයෙන් අපට දුක මුණ ගැසුනා. සමහරවිට වික දුවසක් වත් සොයාගෙන්න අමාරු වෙයි දුක මුණ නොගැසුණු. බලාපොරුත්තුව මේ අලත් අවුරුද්දේදේ දුකත් සමගම ජීවත් වෙන්නද? නැතිදී? වියට වෙනස් ගමනක් යන අදහසක්. ඇතියි කියා සිතෙන්හේ නැද්දී? 'මම' නමැති අක්ෂය වටේම කරකැවෙමින් අහවල් දෙය අහවල් කෙනා නැතුව බැහැ කියමින් ඒ බාහිර කිහි වටාත් පරිනුමනුය වෙමින් තිශ්චිරගෙසි සිට සුසානය තෙක් උපතේ සිට මරණය තෙක් ජීවත් වීම. වියටද ජීවතය කියන්හේ? නැතිද වියින් පිට වෙනත් කුමයක් ජීවත් වෙන්න? ඒ මමන්වය නමැති කේන්දුයේ, උල්පතේ, විතනම ජීවත්වන්න අවශ්‍යදී? අපට සාමාන්‍යයෙන් දැනෙන්හේ මමත්වය බොහෝම ප්‍රබල දෙයක් වශේ. ඒ නිසා හඳුයෙන් කෑ ගහන, පුංචි දෙයටත් ගහන්න, තමන්ගේ මතය වෙනස් කරන්නේ නැති, අන් නැමදෙනාම තමන්ගේ මතයම පිළිගන්න අවශ්‍යයි කියා සිතන, විඛ්‍ර පුද්ගලයන්ට අන් ආයට පෙනෙන්හේ බොහෝම හඳු දුඩී විරිත ලෙසට. ප්‍රබල වරිත ලෙසට. කියනවා ලොකු මමත්වයක් තිබෙනවා. හරි ප්‍රබල මමත්වයක් තිබෙනවා. මේ මමත්වය බොහෝම ගක්තිමත් දෙයක් ලෙසටයි අප සිතාගෙන සිටින්හේ. නමුත් කළුනානා මිතුවරැනි, ඇත්ත විය නොවෙයි. මමත්වය යන විඛ්‍ර සට් ගක්තිමත් හඳුහන්තිය තිබෙන පදනමක් නොවෙයි. ඒ උඩ කෙනෙකුට කරනම් ගහන්න බැහැ. කරනම් ගහන්න හදනවා අප මමත්වයෙන් නමුත් ඇඳුගෙන වැටෙනවා. මමත්වයෙන් කරනම් ගහන්න හදන

නැමදෙනාම ඇදුගෙන වැවෙනවා. මමත්වය යනු මධ්‍ය
 ගොනොරුවක්. මෙය තිලා බිජින දෙයක්. ස්ථීර දෙයක් නොවෙයි.
 ශක්තිමත් දෙයක් නොවෙයි. ස්ථාවර දෙයක් නොවෙයි. විසේ
 ස්ථාවර වූ මමත්වයක් හඳුගන්න බැහැ අප කාහටවත්. කාහටවත්
 භදුලා දෙන්නත් බැහැ ස්ථාවර වූ සවී ශක්තිමත් මමත්වයක්.
 ලෝකයේ තිබෙන අතිශයින්ම දුර්වලම දෙයයි මමත්වය.
 කොපමණ දුර්වලද කියනවා නම් බුදු දහම කියනවා ව්වැනි යමක්
 සැබැවේන්ම නැහැ කියා. ව්වැනි දෙයක් නැහැ. නැති දෙයක්
 කෙසේද ශක්තිමත් වෙන්නේ. නැති දෙයක් කෙසේද ප්‍රබල
 වෙන්නේ. නමුත් අපට දැනෙනවා හර ප්‍රබල මමත්වයක්. හර
 අමාරුය අතහරන්න. තමන්ගේ අදහසක් අතහරන්න අමාරුයි.
 තමන්ගේ මතයක් අතහරන්න අමාරුයි. මට අවශ්‍ය අකාරය
 මෙසේය මා කැමති අකාරය මෙසේයි. මගේ නැටි මෙසේයි. මේ
 සිතුවිල්වලට අනු ව්වහොත් ඒ සිතුවිල් තමා ඇත්ත, වෙන
 ඇත්තක් නැහැ. මමත්වය තමා විකම අක්ෂය ඒ සිතුවිල්වලට
 අනුව්වහොත්. වෙන කරකැවෙන්න අක්ෂයක් නැහැ.

පෘවිචිය තමන් වටේ කරකැවෙනවා කිවිවට අත්ත විය
 නොවෙයිනේ. නොදුට බැඳුවෙන් තමන් වටේ කරකැවෙනවා
 කියන්න බැහැ මිය කරකැවෙන විකට. අප විකතැන සිටගෙන
 රවුමක් කරකැවෙන්න පුළුවන්නේ. මවා ගන්න වික තැන සිටගෙන
 රවුමක් කරකැවෙනවා හෙමිහිට. උන් විය තමන් වටා කරකැවූනා
 කියන්න පුළුවන්ද? විය බොරුවක්. තමන් වටා කරකැවෙන්න
 පුරුදු වෙන්න. මමත්වය වටා නොවෙයි තමන් වටා කරකැවෙන්න.
 තමන් වටා කරකැවෙන්න නම් තමන්ගෙන් විළියට වින්න

අවශ්‍යයයි. තමන්ගෙන් ව්‍යුහයට පැමිණි කෙනෙකුට පමණයි තමන් වටේ කරකැවී බලන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ කියන සිතුව්‍යිවලින් ව්‍යුහයට වින්න. තමන්ගේ කියන අදහස්වලින් ව්‍යුහයට වින්න. තමන්ගේ කිය අයිති කරගෙන තිබෙන හැඳීම්වලින් ව්‍යුහයට වින්න. ඒ ව්‍යුහයට වින කුමවේදයටයි හාවනාව කියන්නේ. හාවනාවෙන් කරන්නේ පුද්ගලයාට මමන්වය නමැති අක්ෂයෙන් ව්‍යුහයට ගෙනෙනවා. ඒ වටා කරකැවෙන්න දෙන්නේ නැහැ. වියින් ව්‍යුහයට ගෙනෙනවා. ව්‍යුහයට ඇවිත් බලනවා මෙය කුවුදා? ව්‍යුහය සිතිය නැතිනම් හාවනාව අපට බාහිර පුද්ගලයෙකු බවට පත්කරනවා. මමන්වයේ අක්ෂගත වූ කෙනා තොටීමි පිටස්තර කෙනෙකු බවට පත්කරනවා. පත්කරනවා. පිටස්තර කෙනෙකුට පමණයි අප වටා කරකැවී වටේම තොරතුරු දැනගන්න පුළුවන් වෙන්නේ. සතර සතිපටිධානය කියන්නේ වියටයි.

සතර සතිපටිධානය අපට ඇරුයුම් කරනවා ව්‍යුහයට ඇවිත් බලන්න තමන් දෙසම. තමන් කායිකව කරන්නේ කුමක්ද? සිටින්නේ කුමන ඉරියවිවෙදා? ඒ සිටින ඉරියවිවත් සමග අත්දකින්නේ මොනවාදා? මානසිකව කරන්නේ මොනවාදා? මානසිකව අත්දකින්නේ මොනවාදා? විසේ බලන්න. තමන් දෙස බාහිර කෙනෙකුගේ ඇහින් බලන්න පුරුදුවන්න. මමන්වයේ ඇහින් අප බැලුවා ඇති. හැම දෙයක් දෙසම මෙනෙක් බැලුවේ මමන්වයේ ඇහින්. මගේ ඇහින්. මට අවශ්‍යයයි කියන ඇහින් බැලුවත් මට විපා කියන ඇහින්. මට අවශ්‍යයයි කියන ඇහින් බැලුවත් මට විපා කියන ඇහින් බැලුවත් පෙනෙන්නේ නැහැ ඇත්ත. පෙනෙන්නේ පැත්තක්. අවශ්‍යයයි කියන ඇහින් බැලුවාත් පෙනෙන්නේ

ලස්සන. විපා කියන ඇතින් බැලුවාත් පෙනෙන්නේ අවලස්සන. ඇත්ත නොවේයි. මට අවශ්‍යයදී? මට විපාදා? මොහොතකට ඒ අවශ්‍යකමයි විපාකමයි පසෙකින් තබා තිබෙන දෙයදෙස බලන්න. සිදුවන දෙයදෙස බලන්න. ඇගෙනවා කරඳුල්ලෙක් නාද කරනවා. විය මට අන්න අවශ්‍යයදී? විපාදා? ඒ සිනසද විපාදා කියන සිතුව්විව්වලට පන පොවන්නේ නැතුව ඒ සිතුව්විව්වලට අසු නොවී මමත්වයේ සිරකරුවෙකු නොවී අහගෙන ඉන්න ඇත්තටම කුමක්ද ඇගෙන්නේ. අවධානයෙන් සිරින්න සැබැවින්ම දැනෙන්නේ කුමක්ද සැබැවින්ම පෙනෙන්නේ කුමක්ද?

ඇයේ දෙකට පෙනෙන දෙය කෙරෙහි සම්පූර්ණයෙන්ම සාවධාන වෙන්න. සිතෙන්නේ කුමක්ද ඒ සිතිම කෙරෙහි පර්පූර්ණ අවධානය. කුමක් සිතුනත් අවශ්‍යයද විපාද මා කැමතිද අකමතිද තිබිය යුතුද නොතිබිය යුතුද හරිද වැරදිද ලස්සනද කැතද ඒ මමත්වයේ උප්පතින් පැන නතින සිතුව්විව්වලට හසුනොවී ඒ කත්තාඩ් පැලද නොගෙන මේ මොහොතෙහි සැබැවින්ම සිදුවන දෙය සිදුවන ආකාරයෙන්ම දැනගන්න. කුමක් සිදුව්වත් විය ගුවණයක් විය හැකියි. විය රැසයක්. ඇසට පෙනීමක්. ගිරියට දැනීමක්. නැතිනම් මතක් වීමක්. ඒ මොහොතෙහි කෙනෙකුට වැටහෙනවා තමන් විතන නැතිබව. ඇගෙනවා නමුත් තමන් ඒ ඇතිම තුළ නොවේ සිරින්නේ. “මටය ඇහුන් මමයි අන්නේ ඒ ඇහුණු දෙය තමා මගේ ලෝකය. මටය පෙනෙන්නේ ඒ පෙනෙන දෙය තමා මගේ ලෝකය. ඒ දෙය නැතිව මට සිරින්න බැහැ”. මෙබඳ සිතුව්වි උපදින්නේ නැති බව වැටහෙයි. ඒ සිතුව්වි කෙනෙකුට උපදාවා ගන්න පුළුවන්. නමුත් සම්පූර්ණ සිහියෙන්

අවධානයෙන් සිටින විට වර්තමාන අත්දැකීම සමඟ මමත්වයෙන් තොරව ඒ මමත්වයේ කණ්ඩායිය ගැලවූ විට කෙහෙකු පත්වෙනවා බාහිර පුද්ගලයෙකු බවට. අත්දැකීමටමින් බාහිරව පිටත් වෙන්නේ. අත්දැකීමක් ඇතුළේ නොවෙයි සිටින්නේ. ගුවනාය තුළ නොවෙයි පිටත් වෙන්නේ. පෙනීම තුළ නොවෙයි. දැනීම තුළ නොවෙයි. මතක තුළ නොවෙයි. ඒ කිසිදෙයක් වටා කරකැවෙන්නේ නැහැ. ඒ කිසිම දෙයකට ආකර්ෂණාය වීමකුත් නැහැ. ආකර්ෂණාය දෙසත් ඒ ලෙසට ම බලන්න පුරුවන්. ආකර්ෂණායක් ඇති වෙනවා නම් කිසියම් දෙයකට ඒ ආකර්ෂණායට ආකර්ෂණාය නොවී ආකර්ෂණායටම දෙය බලාගෙන සිටින්න. වියට ආකර්ෂණාය වෙන බව දැනගෙන සිටින්න. විසේම විකර්ෂණායක් සිදුවෙනවා නම් කිසියම් දෙයකින් පලායන්න සිතෙනවා නම් කිසියම් දෙයකට පිටුපාන්න සිතෙනවා නම් ඒ විකර්ෂණාය දෙසත් බලාගෙන සිටින්න විකර්ෂණායට නොගැරී.

මේ තමා සතිපටිධානය. මේ තමා විපස්සනාව. ඒ මොහොතේ තමන් වටා කරකැවෙන්නේන්නේ නැති, අනුන් වටා කරකැවෙන්නේ නැති කිසිම කස්සයක තුමණාය නොවන ඒ තිසාම දික නොවිදන අත්දැකීමක්, මොහොතකට හෝ කෙහෙකුට ප්‍රත්ස්‍යා කරගන්න පුරුවන්. වතුයක් නැහැ. වතුයක් නැති තැනක කරකැවීමක් නැහැ. කරකැවෙන්න දෙයකුත් නැහැ. කරකැවෙන කෙහෙකුත් නැහැ. විදින දකකත් නැහැ. දකක් නැතිනම් මහඹ වීමකුත් නැහැ. කිසියම් දෙයක් තමන්ගේ තෝකය කරගන්නොත් ඒ දෙය අහිමිවන විට මිය යන්නට සිදු වෙනවා. සිතල මරණායක් හිම් වෙන්නේ. මගේ ජ්‍යෙෂ්ඨය ආලෝකමත් කරන්නේ අහවල් කෙනා හෝ

අහවල් දෙය කියා සිතම්න් කෙනෙකු ජ්‍යෙත් වෙනවද ඒ දෙය
 තිබේනතුරු නොදැයි, නැති වූතු ගමන්ම පීටිතය අපුරු වෙනවා.
 නැති වූතු සැහින්ම අත්දකින්න වෙන්නේ සිතල මරණයක්. නමුත්
 ව්‍යඛු අදහසක් නැතිනම් ව්‍යඛු සිතුවිල්ලක් ඇතිකර ගත්තේ
 නැතිනම් මරණයක් නැහැ. දුකක් නැති තැනක මහල වීමක් නැහැ.
 නැතිවෙන දේවල් අහිම් වෙන දේවල් අයිතිකරගත්තේ නැතිනම්
 මරණයක් නැහැ. මහල වීමක් සහ මරණයක් නැතිතැනක අපුත්
 වතුත් නැහැ. අපුතෙන් රවුමක් නැවත පටන්ගන්නේ නැහැ මුල
 සිට කරකැවෙන්න. ඒ සියල්ලෙන්ම නිදහස්. ඒ නිදහස කෙනෙකුට
 පරිපූර්ණ වශයෙන්ම මෙතන මේ මොනොතේ අත්දකින්න පුළුවන්.
 කළුනානා මිතුවරුති, මේ අපුත් අවුරද්දේ ව්‍යඛු වූ අපුත් ගමනක්
 යන්නට අධිෂ්ථාන කරගන්න. දුක මුණ නොගැසෙන ගමනක්.
 දැකෙන් කළුවර නොවන ගමනක්. තවදුරටත් ඉඩ දෙන්නට ව්‍යා
 ඔබව මහල කරන්නට දුකට. තවදුරටත් ඉඩ දෙන්න ව්‍යා ඔබට
 අයිත් නැති දේවල් සැබැවින්ම ඔබට ආත්මය වශයෙන් පාලනය
 කළ නොහැකි දේවල් පාලනය කරන්න පුළුවන් කියා සිතා රවී
 ඔබව මරු දමන්නට. ඒ හැම මරණයක්ම අවසානයක් නොවේයි
 අපුත් රවුමක ආරම්හයක්. අපුත් දීර්ඝ රවුමක ආරම්හයක්.
 මරණය අවසානය නොවේයි. මේ සියල්ලම අවසාන කරන්න
 පුළුවන් මහල වීම, මරණය සහ ආරම්හය. මේ සියල්ලම
 නිමාකරණන්නට පුළුවන් අප, අපගැනම සිහියෙන් සිටියෙන්. පැහැනු
 වෙන්න තමන් ගැන සිහියෙන් සිටින්න. තමන් පිළිබඳව පරිපූර්ණ
 වශයෙන්ම සිහියෙන් සිටින්න. මමත්වය මතුවෙන හැරී දැකින්න.
 විය අතහරන්න. වියින් ව්‍යුත් ඇවිත් මමත්වයෙන් තොරව

සිතන්න. මමත්වයෙන් තොරව කරා කරන්න. මමත්වයෙන් තොරව ක්‍රිය කරන්න සහ මමත්වයෙන් තොරව පීවත් වෙන්න පුළුවන් බව, හැකි බව, වටහා ගන්න. සමාජයක සිටින්න පුළුවන් සහයෝගයෙන්, අනොන් උපකාරයෙන් ඔවුනෑවුන්ගේ දුක සැප බලමින්. යුතුකම් සහ වගකීම් ඉටුකරමින් සමාජ පීවිතයක් ගතකරන්න පුළුවන්, තව කාගෙවත් අයිතිකරුවෙකු නොවී. තව කාගෙවත් දේපාලක් බවටත් පත්නොවී. දුක තිබෙන්නේ විතනයි මරණය තිබෙන්නේ විතනයි මහල වීම තිබෙන්නේ විතනයි. යුතු ඉපදිම තිබෙන්නත් විතනයි.

අපට තිබෙනවා තේරාගැනීමක්. මේ අලුත් අවුරුද්දේදේ පළමුවෙනි පසලුස්වක පොහොය ද්‍රව්‍යක් විවෘත වෙන්න ඒ අලුත් මානයට. තේරා ගැනීමක් තිබෙනවා. අවශ්‍ය නම් තව කාගේ හෝ අයිතිකරුවෙකු වෙන්න පුළුවන්. මනුෂ්‍යයෙකුගේ, සතෙකුගේ, පුසේකුගේ, බල්ලෙකුගේ, යකඩගොඩක කුමක් හෝ දෙයක අයිතිකාරයෙකු වෙන්නත් පුළුවන්. විසේ නැතිනම තව කාගේ හෝ දේපාලක් බවට තමන්ට පත්වෙන්නත් පුළුවන්. ‘මම’ අනවල් කෙනාගේ - අනවල් කෙනා ‘මගේ’ ඔය දෙපැත්තෙන්ම පුළුවන්. ඒ තේරාගැනීම් දෙක. තුන්වෙනි තේරා ගැනීම තමා අයිතිකරුවෙකුත් නොවී විමෙන්ම දේපාලක් බවටත් පත්නොවී කෙසේද යුතුකම් සහ වගකීම් ඉටුකරන්නේ කරුණාවෙන් සහ මෙතියෙන්. තමනුත් දුක් විදින්නේ නැත්ත අනුන්වත් දුක් දෙන්නේ නැතිව. විය බොහෝම උස්සන ගමනක්. බොහෝම උස්සන ගමනක් අප කාවත් යන්න පුළුවන් ගමනක්. තමනුත් දුක් විදින්නේ නැතිව අනුන්වත් දුකක් දෙන්නේ නැතිව කෙසේද පීවත් වෙන්නේ.

කෙසේද කළ යුතු දෙය කරන්නේ. යුතුකම් කෙසේද මූට කරන්නේ. වගකීම් කෙසේද සම්පූර්ණ කරන්නේ. මා තව කාගෙවත් දේපොලක් බවට පත්නොවී තව කටුරු හෝ මගේ දේපොලක් බවට පත් කර නොගෙන මා, 'මම' වටේ කරකැවෙන්නේන් නැතුව මා අනුත් වටේ කරකැවෙන්නේත් නැතුව අනුත්ට මා වටේ කරකැවෙන්න කියන්නේත් නැතිව බැරිද පිටත් වෙන්න. විය අනියෝගයක්. නමුත් බොහෝම සුන්දර අනියෝගයක්. දහම අපට යොමු කරන්නේ ඒ අනියෝගය. ඒ අනියෝගයට මුහුණ දෙන්නයි භාවනාව අපට සුදානම් කරන්නේ.

කළුසාණ මිතුවරැහි, මේ පාවිචියට බැහැ අපට විඛු ලස්සන ගමනක වික්ක යන්න. මේ විශ්වයේ කොහෝ රැගෙන ගියත් එවා බොහෝම පරණ තැන්. හැම අවුරුද්දකම ගිය තැන්. නමුත් මේ දහම අපට රැගෙන යන්නේ කවදාවත් නොගිය තැනකට. පාවිචිය අපට රැගෙන යන හැම තැනකින්ම නැවත අප සිටිය තැනට වික්ක විනවා. ඒ කිසි තැනක නවත්වන්නේ නැහැ. සිටිය තැනට නැවත රැගෙන විනවා. සිටිය දුකටම, පරණ දුකටම. නමුත් දහම අපට නැවත නොවන ගමනක්. හැම ගමනක්ම නැවත වින ගමනක්. අප නොදැන්නාකමටයි කියන්නේ මරණය නැවත නොවන ගමනක් කියා. කෙනෙකු නැවත නොවන ගමනක් ගියා කියනවා මැරුණුහම. විය ඇත්තක් නොවයි. විය අමුලික බොරුවක්. සිහියට පමණයි ප්‍රං්ඥාවත් නැවත දුක කරා නොවන ගමනකට මුල පුරන්න. නැවත දුක කරා නොවන ගමනකට. නැවත මරණය කරා නොවන ගමනකට. අන්න විඛු

ගමනකට පළමුවෙනි පියවර තබන්න. අප පළමුවෙනි පියවර තැබුවහොත් දහම දෙවෙනි පියවර තබනවා. ඒ තමා දහමේනි ගුණය සිපහයිකෝ. දහමේ ගුණවලින් වික ගුණයක් සිපහයිකෝ දහම පළමුවෙනි පියවර තබන්නේ නැහැ අප ප්‍රථම පියවර තැබිය යුතුයි. දෙවෙනි පියවර අප වෙනුවෙන් දහම තබනවා. ඒ විශේෂය ඇතිකරගන්න දහම කෙරෙහි. කුවිරැවත් ගැන නොවෙයි. දහම කෙරෙහි ඒ විශේෂය ඇතිකරගන්න. කළුසාතා මිතුවරුනි, විඛුද් වූ අප්‍රාවතම ආධ්‍යාත්මික ගමනකට මේ අවුරුදුදේ මුළපුරමුද කියන ඒ ලක්ෂන අධිෂ්ථානය අපේ හදුවත් තුළ ගැඹුරුන්ම ඇතිකරගනීමින් මේ පෝදා පෙරවරු වැඩිසටහන අවසාන කරමු.

හැමදෙනාටම තෙරැවන් සරණයි!

උඳසන දේශනයට අදාළ ප්‍රශ්න හා පැහැදිලි කිරීම
අපේ භාමුදුරුවන්වහන්ස, 2016 දුරුතු මාසයේ පසලාස්වක පොහොය ද්‍රවයේ භාවනා පුහුණුව සඳහා නිල්ලම් භාවනා මධ්‍යස්ථානයට පැමිණි කළුසාතා මිතු යෝගිවරුනි, භාවනාව පොදුගලික ව්‍යායාමයක්, පොදුගලික කාරණයක්, පොදුගලික ගණුදෙනුවක්, අප, අප සමගම කරගතයුතු. හවුලේ කළ හැකි ගණුදෙනුවකට නොවෙයි භාවනාව කියන්නේ. අපට තව කෙනෙක වෙනුවෙන් භාවනා කරන්න බැහැ, කොපමණ තිතවත් වුවත්, කොපමණ ණයගැනී වුවත්. ඒ උද්විච්ච, කිසිකෙනෙකුට තවත් කෙනෙකු වෙනුවෙන් කළ නොහැකි දෙයක්. වෙන කුමන උද්විච්ච

කළත්, තව කෙනෙකු වෙනුවෙන් භාවනා කරන්න බැහැ, තවත් කෙනෙකුට. විමෙන්ම අපට බැහැ කියන්න තව කෙනෙකුට, අප වෙනුවෙන් භාවනා කරන්න කියා. කරනවා නම්, තම තමන් කරගත යුතු දෙයක්. නොකරනවා නම්, වෙන කිසිම කෙනෙකුට, කිසිම උදෑවිවක් කරන්න බැහැ. විඛුද්‍ය තමන් විසින් කරගත යුතු, තමන්ම මුල පිරිය යුතු, තමන්ගේ දෙපයින්ම තමන් යායුතු, ගමනකටයි ඔබ අප හැමදෙනාම ප්‍රවිශ්ක වී තිබෙන්නේ. හැම තත්පරයක්ම වටිනවා. සිද්ධාන්තයක් ලෙසට සිනෑම තැනකදී, සිනෑම මොනොතක, භාවනා කළ හැකියි, සෙස්ද්ධාන්තකව, පොතේ හැරියට. නමුත් ප්‍රායෝගිකව, විය විසේ වෙන්නේ නැහැ. විශේෂයෙන් ගිහි පිවිත ගත කරන, ගිහි වගකීම් භා යුතුකම් භා පටලවුතු, කාලයත් සමග මහා තරගයක යෙදී, සැම විටම කාලයට ජය ගන්නට දී පරදින, ගිහි අය ලෙසට අපට මෙඩය පසලුක්වක පොනාය දූවසේ බොනාම වටිනවා. ඒ හැම කුද මහත් කටයුතුවලින්ම ඇත් වී, ඒ හැම වගකීමකින්ම තාවකාලිකව, නමුත් නිදහස් වී, සම්පූර්ණයෙන්ම තමන් සමග පිවත් වෙමින්, තමන් ගැන විමසීම්, තමන්ගැන සොයමීන්, තමන්ගැන ඉගෙන ගතීම්, තමන්ව අධ්‍යයනය කරමින්, තමන් අවබෝධ කරගතීම්, තමන්ට පිහිට වෙන්නට ලැබේම. වියයි අපේ අරමුණ.

මේ පොනාය දූවසේ මෙඩය දුරකට ඇවේත්, ඒ අරමුණ මට්ටකරගත්තාද, මට්ටකරගතීම් සිටිනවාද, කොපමණ දුරට ඒ ආ ඉලක්කයට සම්ප වුවාද, මේ ආ ගමනේ ආ මොනාත සිට මෙතෙක් ගෙවුතු හෝරා ගතාන, විනාඩි ගතාන, තත්පර ගතාන කොපමණ දුරට පාවිච්ච කළාද, මේ කාලයෙන් උපරිම ප්‍රයෝගන

ගත්තාද. අවශ්‍ය නම් ගෙයක් භාවනා මධ්‍යස්ථානයක් කරගන්න පුළුවන්. දොර ජනෙල් වෙනස් කර නොවේයි. ගෙදර පාට වෙනස් කර නොවේයි. නම වෙනස් කර නොවේයි. ඒ ගේ ඇතුළුන් ව්‍යුහයෙන් කෙනෙකු කටයුතු කරන ක්‍රියා කරන අකාරය වෙනස් කර, ගෙදරම භාවනා මධ්‍යස්ථානයක් සේ සාදාගන්න පුළුවන්. විය තමා හඩන්කම. විය කුසලයක්. සිහියෙන් අවධානයෙන් කෙනෙකු ගෙදර වැඩ කරනවා නම්, අනිත් අය කෙරෙහි නිතෙකීව අනිත් අයගේ අඩුපාඩුකම් ඉවස්මින්, ඒ අයගේ වද වේදනාවන් පිළිබඳව සංවේදීව, කිසියම් දුරකට අනිත් අයගේ දුක් අඩුකර දෙන්න, තමන්ට පුළුවන් නම්, විය ඉටුකර දෙමින්, කෙනෙකුට පුළුවන් නම්, ගෙදරක ජ්වත් වෙන්න විය මහා ග්‍රේෂ්ඨ ජ්වත් වීමක්. විතකොට නිවස අසපුවක් කරගත්තා. නිවස සෙනසුනක් කරගත්තා. ඒ උත්මයි, ඒ ශ්‍රීමයි, ඒ ටයිල්ස්මයි, ඒ පනෙල් දොරවල් ඒ සියල්ල විසේම තිබේදී නිවසක් සෙසුනක් කරගන්නට පුළුවන්. විය මහා හඩන්කමක්. මහා කුසලයක්. ඒ කුසලයයි අප මේ ඉගෙන ගන්නේ. කෙසේද නිවෙස සෙනසුනක් කරගන්නේ. ඒ වගේම කෙනෙකුට අවශ්‍ය නම් සෙනසුනක් නිවසක් කරගන්නත් පුළුවන්. භාවනා මධ්‍යස්ථානයක් ගෙදරක් කරගන්නත් පුළුවන්. අර ගෙදර තිබුණු මානසික තත්ත්වයම දිගටම තබාගෙන ඒ නිවසේ සිරින විට කළ කී දෙවල් ඒ ලෙසටම කළානම් සහ කථා කළානම් දේවල්, මාතංකා ඒ ගැහෙම කථා කරමින්, ඒ ලෙසම දුවමින්, පනිමින්, කඩ ගසමින්, අසිහියෙන් සිටින්නත් පුළුවන් භාවනා මධ්‍යස්ථානයක. විය අකුසලයක්. විය හඩන්කමක් නොවේ දුබලකමක්, දුර්වලකමක්. මේ තෝරීම් දෙකම අප ඉදිරියේ තිබෙනවා. විරයන් කරන්නේ,

କ୍ରେତ୍ରମ ପ୍ରଦ୍ଵୟାମନଙ୍କ କରନ୍ତେଣେ, ଗେହରତ୍ କେନନ୍ଦ୍ରିୟକ କରଗଲେମ.
ଦ୍ଵାରାଲେ ପ୍ରଦ୍ଵୟାମନଙ୍କରେଣେ ଲେନ୍ତେଣେ କେନନ୍ଦ୍ରିୟନତ୍ ଗେହରକ କରଗଲେମ
ଶିକ. ଆପ କଲିଦି? ଆପ କରନ୍ତେଣେ କୁମକ୍ରେଦ? କିମ୍ବା କରଗଲେ ପ୍ରତ୍ଯନ୍ତେ
କୁମକ୍ରେଦ? କିମ୍ବା କୁରଣ୍ତୁ ଗଲେ ଲବିତ୍ କଲିକ୍ରେନ୍ଦ୍ରିୟାଳକ ଲିଯ ଫ୍ରାନ୍ତି.
ଲିଜେଁ ନାହିଁନାମି ପୋହୋଇ ଦ୍ଵାରାକାଳ ବିହାର ପ୍ରାତିନ୍ଦୀର୍ଯ୍ୟାଳ ଆ
ପଥପ୍ରେରନ କେନେକୁଳ ଆର୍ଯ୍ୟା କେନକୁ ବିଲାର ପତ୍ରକରନ୍ତେନ.
ଦ୍ୟାଂଦ୍ୟାରକ ପ୍ରଦ୍ଵୟାମନେକୁଳ ଲୋକେନ୍ତର ପ୍ରଦ୍ଵୟାମନେକୁ ବିଲାର
ପତ୍ରକରନ୍ତେନ ବିହାର, ମେ ପ୍ରାର ନାହାର. ଶୈ ଲାଗେମ ନାଲନ୍ତା
ମଦିଷକ୍ରୀନାମାକିତନ୍ ବିହାର. ଲିଜେଁ ନାଲନ୍ତା ମଦିଷକ୍ରୀନ କିମ୍ବା ଦେଖିଲୁହୁ
ନାହାର ତିବେନ୍ତେଣେ ଗୋବିନାରାତିଲି ରେକକେନ୍ତେ. ଗୋବିନାରାତିଲିଲାଲା
ବିହାର ମନୁଷ୍ୟାମ୍ରେକ୍ଷିତ ଅନନ୍ତନ୍ତରାମେନ୍ତମ ପରିଵର୍ତ୍ତନାମାକ୍ରମ କରନ୍ତେନ.

හැම තත්පරයක්ම වටිනවා. තමන්ටත් වටිනවා අනුත්ත්ව වටිනවා. නැම තත්පරයක්ම තීරණ ගතයුතු මොහොතක්, සසර දික්කරගන්නවාද, කෙටි කරගන්නවාද. ඒ අවස්ථා දෙකම අප හැමදෙනා ඉදිරියේම තිබෙනවා. අවශ්‍ය නම් සසර දික්කරගන්නත් පූර්වත්, අවශ්‍ය නම් කෙටිකරගන්නත් පූර්වත්. ඉඩිට සසරක් කෙටි වෙන්නේ නැහැ. ඒ සඳහා කළ යුතු කාර්යයන් වීමටයි.

கலைஞர் மினுவரத்தி, யேங்கிவரத்தி, ஶீ ஒலக்கை சுப்பராயன்ஹரி, விரம ஸாகவிஷாவகின்ஹ் லைபென்ஹனே லோகு பிரிவினுலக் ஸஹ லோகு அலேக்காயக் அதே ஏமநரி. சீடால்லம் விரம ஸாகவிஷாவகின்ஹ் சீட்டுவென்ஹனே நைகர. விரம ஸாகவிஷாவ, விக அத்ஸுவங்க அங்கயக் பாமனுடீ. அதூமிகத்தீம் அவுகணயகி. ஶீ அதூமிகன் டி அதூஞுவ அத் தேவுல் சீதே ரட்லு ஏதீம் அவுகணயகி. விசே சீதேதி ரட்லுஅத் தெய நைவத விமகீம் அவுகணயகி, விவகு

గැනීම සඳහා. නැවත විමසන විටයි ගැටල් මතු වෙන්නේ. හරියි කියා වැටහෙනවා නම්, අපට පුළුවන් අනුගමනය කර බලන්න. ඒ අනුව පිටත් වෙන්න. ඒවා අනුගමනය කරන විටත් ගැටල් මතු වෙනවා. විමසන විටත් ගැටල් මතු වෙනවා, පිළිපදින්න යන විටත් ගැටල් මතු වෙනවා. අන්න ඒ ගැටල් ගැන කට්‍යා බහ කරන්නයි ධර්ම සාකච්ඡාව තිබෙන්නේ. මේ වියට අවස්ථාව. තිබෙනවා නම් විබුදු ගැටල්, අසා සිතෙහි රඳවා විමසන විට මතුවූ ගැටල්, හෝ අසා රඳවා විමසා හරියි කියා වටහාගෙන පිළිපදින්න යන විට ඇතිවූ ගැටල්, කරුණාකර ඉදිරිපත් කරන්න, ඒ ගැන ප්‍රශ්න අහන්න. ඒ වගේම ඒ විමසීමෙදි අලුතෙන් යමක් අවබෝධ වුණා නම්, ඒ අවබෝධය, අප හැමදෙනා සමාගම කරුණාවෙන් බෙදාගමු. මේ ඒ අවස්ථා දෙක සඳහාම අවකාශයයි.

ප්‍රශ්නය - අවසරයි. උදෑසන දේශනාව ධර්ම අවබෝධය සඳහා ඉතාම පිළුවහලක් වුණා. ඒ ඇසුරෙන්ම මතුකරගත යුතු කරණු කිහිපයක් තිබෙනවා. අවකාශ ලැබෙන ලෙසට විමසන්න අවසරයි. තමන් වට කැරුණෙන ප්‍රදානයෙකු බවට පත්‍රීම සඳහා තිබෙන පැලිබෝධ පිළිබඳව ගැටල් සහගත තන්ත්වයක් ලේකයේ ඒවත් වෙන අය වශයෙන්, නූතන දුර්කානීකායා සිත සහ කය දෙකක් වශයෙන් හඳුන්වනවා. වෙදුන ටිජාවෙන් පවතා මානසික සෞඛ්‍යය, කාලීක සෞඛ්‍යය වශයෙන් වෙන්තර හඳුන්වනවා. යෙහා තුළින්ට ඩොෂුම ගෝවර ලෙසට තාත්ටික ලෙසට ලේකය සැබුවක්ම කියන තැනට ගෙනල්ල පෙන්වම්න් යනවා. ධම්ම පදනෙක්ද මූල් ගාට්‍යාව මනසම පෙරටු කරගෙන මනසම ග්‍රේෂ්ඩි කරගෙන මනසේ

ප්‍රක්ෂේපනයක් ලෙසට මේ කය දකිමීන් යන ගමනට සම් අදහස් රික්ස් එකතු කරන්න පුළුවන්ද?

ගුරුණුමා - ප්‍රාග්ධ්‍ර නැමදේටම තිබෙනවානේ නේදැ? බාධා, සම්බාධක නැත්තේ මොනවටද. මේ ලෝකයේ ස්වභාවයක් තමා මොනවත් කරන්න දෙන්නේ නැහැ. කුමක් වුවත්, නොද හෝ නරක, පිත් - පවි, කුසල් - අකුසල් මොනවා වුවත්, තමන්ට සිතුණාට, සිතුණු ලෙසට ඒ දෙය කරන්න දෙන්නේ නැහැ. විවැනි ලෝකයක නොවෙයි අප පිවත් වෙන්නේ අපට සිතෙන දෙය, සිතෙන ලෙසට කරගත්න පුළුවන්. ඇතුළතින් පැමිණාන බාධා තිබෙනවා. දැනුම මදිකම. මානසික බාධා. තමන්ටම විපාවන ගතිය තිබෙනවා. දැනුම මදිකම. ගාර්ඩකව ඇතිවන වෙනස. නිදිමත, බඩිගින්න, පිපාසය, ලෙඩ රෝග, වයස, දුබලකම් මේ සියල්ල. දෙවනුව බාහිර වශයෙන් පැමිණාන ප්‍රාග්ධ්‍ර තිබෙනවා. අතිත් අයගෙන් පැමිණාන පසුබට කිරීම, උදව් නොකිරීම, බාධා කිරීම මේ කොයි දෙයටත් පොදුයි. අහවල් දෙයට බාධාවක් නැහැයි කියා කියන්න බැහැ.

මමත්වයම ගුහනාය කරගෙන, මමත්වය නමැති කේන්ද්‍රය වටේම කරකැවෙමින් සිටිනවා. විසින් පිට විකම වික සිතුවිල්ලක්වත් සිතට විනවද බලන්න 'මම' කියන උප්පතින් උනන්නේ නැති, වෙන කොහොන් හෝ පැමිණාන සිතුවිල් තිබෙනවාද. සිතී තිබෙනවාද, සිතා තිබෙනවාද, 'මම' නැතිව, මමත්වයෙන් තොරව, 'මම' ගැටු නැතිව. විපමණාටම, 'මම' කියන අදහසේ අප විරිසිටින්නේ. විය මඩ ගොහොරුවක්, විහි විරිසිටින්නේ. නිදාගෙන නොවෙයි, විය උඩ සිටගෙන නොවෙයි සිටින්නේ. සිටගන්න පුළුවන් තැනක්

නොවේයි ව්‍යරෙන තැනක්. තව තව ව්‍යරෙනවා. මක්නිසාද මමත්වය
 යනු ශක්තිමත් දෙයකට නොවේයි, හිලා බහින දෙයකට. හිලා
 බහින සංකල්පයක්. හිලා බහින හැරීමක්, මගේ කියන දෙය. මට
 අවශ්‍ය ආකාරය. නමුත් විතන ඉඳගෙනමයි සිතන්හේ, කටයුතු
 කරන්හේ, කියන්හේ, බැණුගන්හේ, ගහගන්හේ, ආදරය කරන්හේ,
 ප්‍රතික්ෂේප කරන්හේ ඒ සියල්ල කරන්හේ මමත්වයේ ඉඳගෙන.
 කොපමතා නොදු වටිනා දෙයක් වුවත් මඩ වුරුරකට දැමුව්ව විය
 මඩ නිසා විහි වටිනාකම හැතිවී යනවා. දිරා යනවා. ගඳුගෙනනවා.
 මේ මමත්වයේ දුගද තමා මගේ කරගත් හැමදෙයකින්ම වහනය
 වන්හේ. මමත්වයේ දුර්ගන්ධය. නමුත් විය දුගදක් බව
 වැටහෙන්හේ හැනැ මගේ කරගත් කෙනාට. තමන්ගේ ගඳ තමන්ට
 දැනෙන්නේ හැනැනේ සාමාන්‍යයෙන්. විය දැනෙන්නේ පිට
 කෙනෙකුට. බාහිර කෙනෙකුට. පිටම පිට කෙනෙකුට තමා
 නොදුවම දැනෙන්නේ. ඒ නිසා පිටම පිට කෙනක් වෙන්න කියන
 විකය දහම කියන්නේ. මඩ ගොහොරුවේ සිටිමත් මගේ කියා
 ව්‍යුහයේ නිබෙන දේවලුත් මේ මඩ දැමාගනිමත් ඒවාත් මධ්‍යී
 කොටසක් බවට පත්කරමින් මධ්‍යී දුගදම වහනය කරගනිමින්
 සුවදියි සුවදියි කියා රුවරී සිටිනවා වෙනුවට ව්‍යුහයට ඇවිත්
 බලන්න මේ මඩ ගොහොරුව දෙස. බාහිර පුද්ගලයෙකු ලෙසට
 බලන්න. මූල් භාවනාවම පටන්ගන්නේ විතනින්.

ආනාපානසති භාවනාව ගත්තත් විතනින් පටන්ගන්නේ.
 නුස්ම දෙස බලන්න. ව්‍යුහයේ සිට බලන්න. අතුලේ සිට නොවේයි.
 ව්‍යුහයේ සිට බලන්න. ආක්වාස ප්‍රශ්නවලට බාහිර කෙනෙකු බවට
 පත්වෙන්න. 'මම'නොවේයි නුස්ම ගන්නේ, ශරීරයයි නුස්ම ගන්නේ.

'මම'නොවෙයි ප්‍රශ්නවාස කරන්නේ, ශරීරයයි ප්‍රශ්නවාස කරන්නේ. ශරීරය ප්‍රශ්නවාස කරන විට, මට දැනගන්න පුලුවන් මේ ශරීරය ප්‍රශ්නවාස කරන බව. විෂ්ටයේ සිට බලාගෙන සිටිනවා, මමත්වයේ මඩ ගොහොරුවට දූමාගන්නේ නැතුව. මේ මගේ තුස්ම, මමයි තුස්ම ගන්නේ. නැහැ, තුස්මට නැහැ මමත්වයක්. තුස්ම තරම් අපෝද්‍යාලික දෙයක් තවත් නැහැ. තුස්ම තරම් මගේ කරගන්න බැං දෙයකුත් තවත් නැහැ. අනිත් හැම දෙයක්ම සක්‍රීන කාලයකට මගෙයි කියා ඔප්පු ලියාගෙන තබාගන්න පුලුවන්, ඔය හැම දෙයක්ම. නමුත් තුස්මක් තත්පර දැනයක් වත් තබාගන්න බැං. මගේ කියා සිතන විටම, විය මගේ නොවන තුස්මක් බවට පත්වෙනවා. මගේ කියා සිතා අවසන්වෙන්න කළින්, මගේ යැයි සිතු තුස්ම, මගේ නොවන තුස්මක් සේ, මගෙන් බැහැරවේ යනවා. විය ඇත්තනේ, ඒ සත්‍යන් අප ආනාපානසත් හාවනාවෙන් අත්දැකින්නේ. හැම දෙයකටම මගේ කියන්න නම් 'මම' සිටින්න අවශ්‍යයයි. මට සිටින්න නම් තුස්ම අවශ්‍යයයි. තුස්ම නැතුව සිටින්න බැං. කාටද පුලුවන් තුස්ම අවශ්‍යයයි. තුස්ම නැතුව සිටින්න. හැම දෙයක්ම මගේ කරගන්න නම් තුස්ම අවශ්‍යයයි. නමුත් ඒ තුස්ම මගේ කරගන්න බැං. මගේ නොවන තුස්මක් අරගෙනයි, අප මගේ නොවන දෙවල්වලට මගේ කියන්නේ. ඒ මගේ නොවන තුස්ම, පැමිණියේ නැතිනම් කිසිදෙයකට මගෙයි කියන්න කෙනෙක් මෙතන නැහැ. ඒ ආකාරයට අන් හැම දෙයක් දෙසම අපට බලන්න පුලුවන්.

ඒ තුස්මෙන් බඩන පුහුණුව, තුස්මෙන් දෙන ආද්‍යාය, ප්‍රයෝගනයට අරගෙන අනිත් හැමදෙයක් දෙසම ඒ මෙසට

බලන්න. යමක් දෙස බලන්න පටන්ගත් සැනීන්ම තමන් බාහිර කෙනෙකු බවට පත්වෙනවා. බාහිර කෙනෙකු නොවී ඒ දෙය දෙස බලන්න බැහැ. රැපයෙහි කොටසක් බවට පත් වේ, රැපය දෙස බලන්න බැහැ. අසෙකට බැරි, අසෙකදෙස බලන්න වී නිසා. දිකින දෙයයි පෙනෙන දෙයයි විකක් වූවිට, පෙනෙන්නේ නැති වී යනවා. අසෙකයි රැපයයි විකක් වූවිට පෙනෙන්නේ නැහැ. පරතරයක් අවශ්‍යයයි. යමක් දෙස බලන්නට පටන්ගත් මොහොතේ සිටම, පරතරය ඇතිවෙනවා. තමන් රැපය නොවයි. තමන් බලන කෙනා, නිර්ක්ෂකයා. තමන් තමන්ගෙම නිර්ක්ෂකයා. බොහෝ දෙය අපට අප අසුරන්ම නිර්ක්ෂණය කරගන්න පුළුවන්.

තරහා නිර්ක්ෂණය කරන්න පුළුවන්. මෙයට කෙසේද තරහා යන්නේ? මෙය කෙසේද දුක විදින්නේ? මෙය කොපමණ කල් දුක තඩාගන්නවාද? මෙය දුක කෙසේද රස විදින්නේ? මෙය කෙසේද දුක අනිත් අයට බෙදා දෙන්නේ? කෙසේද නොදින් සිටින අයත් තමන්ගේ දුකෙහි මඩ ගොහොරුවට ඇදාගන්නේ? කේප නොවී සිටින අයට කෙසේද මෙය කුඩා කරවන්නේ? මේ දෙස බ්ලාගෙන සිටින්න පුළුවන් මේ සියල්ලෙහි නිර්ක්ෂකයෙකු මෙය. වූවිට කෙනෙකුට මේ අවබෝධය ලැබෙනවා, කෙසේද තමන් තමන්ට රඳවා ගන්නේ? තමන් කෙසේද අනුන්ට රඳවන්නේ? මේ ගැන අවබෝධයක් නැතිනම්, තමන් තමන්ට රඳවා ගැනීම ගැනත් අවබෝධයක් නැතිනම්, තමන් අනුන්ට රඳවනවානම් වී ගැනත් අවබෝධයක් නැතිනම්, විතන භාවනාවක් නැහැ. භාවනාව කරන කෙනෙකුත් නැහැ. කුමක් නො මන්ත්‍රයක් කියමින් කෙනෙකු සිටින්න පුළුවන්. භාවනා කරන කෙනෙකු නැහැ. වී නිසා තමන් තමන්ට

රඳවා ගන්න හැම විටම, සිතුවීල්ලකින් වේවා, වචනයකින් වේවා, කාසික ක්‍රියාවකින් වේවා, ඔබ, ඔබට රඳවා ගන්නා හැමවිටම, ඒ ගැන සිහිය ඇතිකරගන්න. පත්වෙන්න නිර්ස්ජකයෙකු බවට. වදකයා බවට පත්වෙන්න ව්‍යා. ඒ වගේම දූෂ්චර්මි විදින්නා බවට පත්වෙන්නත් ව්‍යා. මේ දෙදෙනාගෙන් වික් අයෙකු බවට පත්වීම, බොහෝම පහසුයි. වදකයාගේ ස්ථානයේ සිටීමත් පහසුයි. වදක ස්ථානයේ සිටීමින් තමන්ට වද දී ගන්නවා, අනුන්ට වද දෙනවා. විතන සිටීන්නත් ලෙහෙසියි. ඒ වගේම වද විදිමින් සිටීන්නත් පුත්වන්. තමන්ම දෙන වදත් විදිමින්, අනුන් දෙන වදත් විදිමින්, විතන සිටීන්නත් පුත්වන් දුකෙහි ගෞදරක් බවට පත්වී. අප සාමාන්‍යයෙන් මේ ස්ථාන දෙකේ තමාසිටීන්තේ. සමහරවිට වදකයාගේ ස්ථානයේ නැතිනම් විදින කෙනාගේ ස්ථානයේ. ඒ ස්ථාන දෙකේ සිටියා ඇති. ඔය ස්ථාන දෙකේ සිටියා කියා ලැබෙන සුගතියක් නැහැ. එක මොහොතක වදකයා, රේඛා මොහොතේ විදින්නා බවට පත්වෙනවා. බොහෝම වේගයෙන් මේ දෙන්නා මාරු වෙනවා. ඒ නිසා ඒ දෙන්නාම අතහර දමන්න. ඒ දෙදෙනාවම අතහරන්න, වද දෙන කෙනා බවට පත්වෙන්නත් ව්‍යා. කවුරු හෝ දෙන වදයක් විදින කෙනා බවට පත්වෙන්නත් ව්‍යා. ඒ ඇති. ඇති වද වින්දා, ඇති වද දුන්නා. සිතෙන්නේ නැද්ද ඇති කියා, වද වින්දා. වද දුන්නා ඇති කියා. තමන්ට වද දුන්නා ඇති කියා, අනුන්ට වද දුන්නා ඇති. තමන් නිසා වද වින්දා ඇති. අනුන් නිසා වද වින්දා ඇති. වද දෙන කෙනයි, වද විදින කෙනයි, දෙදෙනාවම අත්හර නිර්ස්ඡකයෙකු බවට පත්වෙන්න. බලාගෙන සිටින කෙනෙකු බවට. නරඹීන්නෙකු බවට. මුළු ජ්‍යෙෂ්ඨයම නරඹීන

කෙනෙකු බවට. තමන් කියන, සිතන, කරන සියල්ලම නිර්භාත්‍ය කරන කෙනෙකු බවට. ව්‍යෝග ගිරිරයන් බලන්න පුළුවන් සිතන් බලන්න පුළුවන්. තමන් ගිරිරයෙන් නැහැ සිතෙන් නැහැ. දුකකුත් නැහැ. තමන් නිසා, තමන්ට දුකකුත් නැහැ. තමන් තව කෙනෙකුට, දුකක් දෙන්නෙන් නැහැ. ව්‍යෝග වෙන්නේ සැනසිල්ලේ පුවදිය. අර මමත්වයේ දුගඳ වෙනුවට, සැනසිල්ලේ සුගන්ධය.

ප්‍රක්ෂාය - ඒ කියන්නේ ලෝකය ප්‍රක්ෂේපය වෙන්නේ ලෝහ, ද්වීජ, මෝහ නිසායි කියා යම් කතිකයෙකුට වචනයෙන් කියන්න පුළුවන්. මේ මාරුගය තුළ නික්මෙන කෙනෙකුට ඇද්ධි වචනයටම අනුව බැඳුවෙනාත් 'රාගය කිසිවකි විය නිමිත්ත ගෙන දෙන්නකි' කියන තැන කී ආකාරයට නික්මෙන තුමය පිළිබඳව තවත් කරණු කිහිපයක් පැහැදිලි කරන්න පුළුවන්ද?

ගුරෙනුමා - මේ නැම දෙයක්ම විකක් මත විකක් රඳාපවතින දේවල්. පුද්ගලයා නැතිව ලෝකයක් ගෙන කඩා කරන්න බැහැනේ. ලෝකයක් නැතුව පුද්ගලයෙකුත් නැහැ. මේ දෙක විකක් මත විකක් යැපෙන දේවල්. ලෝකය සහ තමන් කියන දෙය. තමන්ගෙන් බාහිරව ලෝකයක් නැහැ. තමන්ගේ ලෝකය කිය විකක් නැහැ. 'මම'යි ලෝකයයි කියා දෙකක් ගෙන කඩා කරන්න බැහැ. 'මම'ම තමා ලෝකය. ඒ ලෝකය කියන්නේ මේ ගෝලයට නොවෙයි. යම්තාක් දෙය අප අත්දැකිනවාද ලෝකය මෙසට, ඒ සියල්ලම. කෙනෙක ලස්සන ලෝකයක් අත්දැකිනවාද, ඒ ලස්සන කියන දෙය, ලෝකයේ තිබෙන දෙයකට වැඩිය තමන් ලෝකයට දමන දෙයක්. ලස්සන විකතු කළහොත් ලෝකයට, විකතු කළ මොහොත්, විකතු කළ කෙනාට පෙනෙනවා ලස්සන ලෝකයක්. ඒ

මොහොතෙම තවත් කෙනෙකු අවලස්සනක් ලෝකයට විකතු කළහොත්, අවලස්සන ලෝකයක් පෙනෙනවා ඒ අවලස්සන විකතු කළ කෙනාට. හැමෝටම නොවේයි. ලෝකය ලෙසට අපර හැමවිටම අත්දැකින්න ලැබෙන්නේ අප දුන්නු දෙය ලෝකයට. ලස්සන ලෝකයට දී, ලස්සන ලෝකයක් අත්දැකින විට, ඒ අත්දැකීම නිසා පුද්ගලය තවත් ලස්සන වෙනවා. ලස්සන ලෝකයක් අත්දැකින්නේ ලස්සන පුද්ගලයා. ඒ නිසා ලස්සන ලෝකය, ලස්සන පුද්ගලයන්ට නිර්මාණය කරනවා. විය කරකැවෙන හැරී බලන්න. ලස්සන පුද්ගලයන් විසින්, ලස්සන ලෝකයක් නිර්මාණය කරනු බඩන අතර, ලස්සන ලෝකය, ලස්සන පුද්ගලයන්ට නිර්මාණය කරනවා. ඒ පුද්ගලයට තවත් ලස්සන කරනවා. විය තමා නාම රැජ කියා කියන්නේ. 'වික්ද්‍යුත්‍යාන ප්‍රච්චාරය නාම රැජං, නාම රැජ ප්‍රච්චාරය වික්ද්‍යුත්‍යාන' කියන්නේ වියයි. දෙන්නා, දෙන්නට සහයෝගය දක්වනවා. ලෝකය පුද්ගලයාට - පුද්ගලයා ලෝකයට. අවලස්සනක් ලෝකයට විකතු කළහොත් අවලස්සන ලෝකයක් අත්දැකින්නේ. අවලස්සන ලෝකය, අවලස්සන නිර්මාණය කළ කෙනාව තවත් අවලස්සන කරනවා. විතනත් තිබෙන්නේ 'වික්ද්‍යුත්‍යාන ප්‍රච්චාරය නාමරැජං, නාම රැජ ප්‍රච්චාරය 'වික්ද්‍යුත්‍යාන'. මෙය මූහුණට මූහුණ හරියට කෙළුන් කන්ත්‍රාධි දෙකක් තබුවා වගේ. කඩ්පත් දෙකක් තබුවා වගේ දෙයක්. හරි කෙලින් සමාජතරව කන්ත්‍රාධි දෙකක් මූහුණට මූහුණ තබුවහොත්, මේ කන්ත්‍රාධිය අර කන්ත්‍රාධියට රවටිවනවා. මේ කන්ත්‍රාධිය අර කන්ත්‍රාධියේ ප්‍රතිඵ්‍යුම්බයක් ලෙසට පෙනෙනවා. ඒ කන්ත්‍රාධිය මේ කන්ත්‍රාධියේ ප්‍රතිඵ්‍යුම්බයක් ලෙසට මෙහි

පෙනෙනවා. රේපගට ඒ ප්‍රතිඩිමිඛ ඇතුලේ ඒ කත්තාචියන් පෙනෙනවා. අවසානයක් නැහැ. ඇත්ත කුමක්ද කත්තාචි දෙකම දන්නේ නැහැ. ඇත්ත කුමක්ද සහ ප්‍රතිඩිමිඛය කුමක්ද අවසානයක් නැති ගැවීමක්. අවසානයක් නැති ගණුදෙනුවක්. මේ නිසා ලෝකය ලෙසට අප අත්දකින්නේ කුමක්ද? කුමක් වුවත් විය තමන් ලෝකයට දුන් දෙයක්. තමන්ගේ ප්‍රක්ෂේපනයක්. ඒ නිසා කාවචත් බැණා වැඩක් නැහැ. තමන්ට බැණාගෙන වැඩකුත් නැහැ. තමන්ගේ අත්තයට, පෙර හවයට, කර්මයට බැණා වැඩක් නැහැ. උඩ සිටින කෙනෙකුට බැණා වැඩකුත් නැහැ. තමන්ට අවශ්‍ය නම් සොලුර ලෝකයක් අත්දකින්න, තමන් සොලුර මනුෂ්‍යයෙක් වන්න. වෙන කුමයක් නැහැ. හොඳ ලෝකයක් හඳුන්න තිබෙන හොඳම කුමය තමා, තමන් හොඳවීම. කෙනෙකුට පෙනෙනවා නම්, මේ ලෝකය කියන්නේ මහ උගුල් ගොඩක්. කියකට අහුවුනාද. කියකට රැවවුනාද. කියක් සමග ගහගත්තද. විසේ සිතෙනවා නම් හොඳට බලන්න විටනවා, විතන වැරදේද කොතැනද කිය. අප සිතනවා විතන වැරදේද ලෝකයේ. සමහරවිට අප ගල් පඩියකට අඩිය තබනවා. හයියයි කිය සිතා අඩිය තැබූවිට ඒ පඩිය ගැලී අප වැටෙන්න පුත්වන්. විවිට අප වරද දමන්නේ ඒ පඩියට. හදප කෙනාට නැතිනම් පඩිය විතන විසේ අඩමානෙට තිබුණාට නමුත් අඩමානෙට තිබුණ නිසා නොවෙයි අප වැටුන්. අප අඩමානෙට විශ්වාස කළ නිසා. අප අඩමානෙකට තීරණයකට ආ නිසා. හරියට සොයා බැලුවේ නැති නිසා. සම්පූර්ණයෙන් අප සොයා බැලුවේ නැහැ. සම්පූර්ණයෙන් සොයා බැලුවනම් පෙනෙනවා මේ පඩිය බුරුල් වී ගැලී තිබෙන්නේ, මෙතෙන්ට අඩිය තිබිබොත් ලිස්සලා

යනවා. ඒ බව දැනගත්තා නම් විතෙන්ට අඩිය නොතබා, වැටෙන්නේ නැතුව සිරිජ්න පුළුවන්. ඒ වැදීම නිසා වෙන්හ තිබුණු අනතුරු ආබාධ තිබුණානම් ඒ විකක් වත් නැහැ හරියට සොයා බැලුවානම්. ඒ නිසා වරද ලෝකයේ තෙවෙයි, අපේ. ඩිනඡම ප්‍රශ්නයකදී, මේ ලෝකයත් සමඟ ඇතිකරගනු ලබන ඩිනඡම ප්‍රශ්නයකදී, බැලුවාත් පෙනෙනවා අපේ වැරද්දක් තිබෙන බව. බැලුවාත් පමණයි පෙනෙන්නේ, නොබැලුවාත් පෙනෙන්නේ ලෝකයේ වැරද්ද තමා. ලෝකයේ වැරද්දක් තිබෙනවාද බලන්නම අවශ්‍ය නැහැ නොබලම කියන්න පුළුවන්. ලෝකයට වේද්දනා කරන්න ඒ කරුණු සොයන්න අවශ්‍ය නැහැ. කරුණු සොයන්නට අවශ්‍ය තමන්ගේ වරද හඳුනාගන්නට. විසේ බලන විටය තේරෙන්නේ අප රුවටුනා තේද. මා රුවටුනානේ. කවුරුත් රුවටුවූනා නොවෙයි. මේ ගල් ප්‍රඩිය රුවටුවූවේ නැහැ මාව. මා රුවටුනා. කිසිම ගල් ප්‍රඩියක් කිවේ නැහැ. ‘මම ස්වීරය මගේ උඩිට අඩිය තබන්න ඔබ වැටෙන්නේ නැතුව ඊළග ප්‍රඩියට ගෙනියන්නම්’ විසේ කියන්නේ නැහැ. අපයි විසේ සිතුවේ. විය තතිකරම අපේ සිතුවීල්ලක්. විය තමා මේහය කියන්නේ. ඒ මේහය නිසා අප හරියක් නැති දේවල් හරවත් දේවල් රෙසට වැළඳ ගන්නවා. ඒ මේහය නිසා. මේහය පෙන්වනවා නිසරු දෙය සරු මෙසට. විසේ පෙන්වන විට අප එවාට ඇදි යනවා. ඒ තමා රාගය, ජන්දය, ලෝහය. මෙතන නටන්න පුළුවන් කියා සිතනවා. නටන්න නොවෙයි නිකන් ඇතිල්ලක් වත් තබන්න බැහැ ලිස්සනවා. මේහය කියනවා නැහැ නටන්න පුළුවන්. අප රුවටී නටනවා. නටන්න හඳුන විටම අප මිස්සා වැටෙනවා. සමහරවීට සරු දේවල්

නිසරු දේවල් ලෙසට පෙන්වනවා. විතකාට අපට විපා වෙනවා. ගැටෙනවා. ඒ තමා ද්‍රේශීය, බෞස්. මේ ලෙසට බැලන විට කළුනානා මිතුවරුනි, අප මේ ඇලෙන්නෙයි, ගැටෙන්නෙයි, රැවටෙන්නෙයි, අපටමයි. ලෝකයට නොවෙයි අපටමයි. ඒ අපේ රැවටීම, ඒ අපේ මුලාව, ඒ අපේ ප්‍රශ්නය, අප ප්‍රාත්‍යහ්තර ගත කරනවා. විය මගේ පොදුගලික ප්‍රශ්නයක් නොවෙයි, ලෝකයේ ප්‍රශ්නයක් ලෙසට අප ගෙහෙනවා ලෝකයට.

ප්‍රශ්නය - උඳේ දේශනයේදී කළුන් ප්‍රශ්නයෙන් ඇතුළා වියේ අපට අප අල්ලගන්න දේවල්, තමන් අනිත් අයව, අනිත් දේවල් දේපොල කරගන්නවා කියන වික යම්බාක් දුරකට තේරෙනවා. නමුත් යකියාවේ හර මුදුල්වල හර මොනවා හර අපිව දේපොලක් වෙනවා කියන වික සහ ඒ හරහා අප දුක් විදිනවා කියන වික අර තරම්ම තේරෙන්නේ නැහැ. විය හඳුනාගන්නේ කෙසේද?

ගුරුතුමා - විසේ පෙනෙන්නේ නැත්තේ විසේ බැලන්න අප කැමති නැති නිසා. අප අයිතිකාරයෙක් වෙන්න තමා කැමති. කාගෙද මේ කේප්පය කියා ඇතුවෙන් කියන්න පුළුවන්, මගේ කියා. කාට හර කියන්න පුළුවන් මගේ. විතකාට මා තමා අයිතිකර. ඒ කියන කෙනා තමා අයිතිකර. මේ කේප්පය දේපොලක්, භාණ්ඩයක්. මට අයිති. මා තමා ලොක්කා මේ කේප්පය නොවෙයි මමයි ලොක්කා. මේ කේප්පය මා යටතේ තිබෙන දෙයක්. ඒ නිසා මට කැමති දෙයක් කරන්න පුළුවන්. අවශ්‍ය නම් මේ කේප්පයෙන් තේ විකක් බොන්න පුළුවන්. වතුර විකක් බොන්න පුළුවන්. හෝදන්නේ නැතුව සිරීන්නත් පුළුවන්. තව කෙහෙකුට දෙන්නත් පුළුවන්. නොදී සිරීන්නත් පුළුවන්. බොහෝ දෙය කරන්න පුළුවන්.

මක්නිසාද මා නිසා මේ කේප්පයේ අයිතිකරු. ඒ රික පෙනෙනවාතේ අපට. නොපෙනෙන රික කුමක්ද කේප්පය තමා මගේ අයිතිකරු බව. මා කේප්පයෙහි දේපාලක් වී සිටින්නේ. මා නිදහස් නැහැ කේප්පයෙන්, මා වහල්. කේප්පයට වහල්වී. වහලෙක් කියන්නේ වියනේ. කවුරු හෝ ගතිදා? වෙන කෙනෙකු බොධිදා? කැබේධිදා? ව්‍යවති සිතුව්ලිවලින් කෙනෙකු පෙළෙනවා නම්, ව්‍යඛු සිතුව්ලිවලින් කිසියම්ම දෙයක් ගැන හෝ කිසියම්ම කෙනෙකු ගැන. වියින් කියවෙන්නේ තමන් විහ අයිතිකරු නොවෙයි ඒ දෙයයි තමන්ගේ අයිතිකරු බවයි.

අවසාන වශයෙන් බැඳුව්වීම අප අයිතිකරුවන් බවට නොවෙයි වැඩිපුර පත්වී තිබෙන්නේ දේපාල බවට. මිනිස්සුන්ගේ පමණක් නොවෙයි. ඔය පුසන් බල්ලන්ගේ දැන් අප සිතනවා මේ මගේ පුසා. මා තමා අයිතිකරු මගේ බල්ලා. ඇත්තටම බැඳුවාම අප පුසන්ගේ බල්ලන්ගේ අයිතිකරුවන් නොවෙයි පුසන් බල්ලන් තමා අපේ අයිතිකරුවන්. ඒ අය නිසා ගමනක් යන්න බැහැ. අපට තීරණය කරන්න බැහැ අප කොහොද යන්නේ? කවදද යන්නේ? දුවක් කියක් සිටිනවාදා? ඒවා තීරණය කරන්නේ ඒ බල්ලයි පුසයි. ඊළගට ගෙදර වටිනා කියන දේවල් තිබෙනවා නම් ඒවා අප සිතාගෙන සිටිනවානේ අප තමා අයිතිකරු කියා නැහැ. ඒවා තමා තීරණය කරන්නේ. කෙසේද ව්‍යපමතා වෙලා සිටින්න බැහැ ගෙයක් වහලා. ඔය හැම දෙයකම අප අයිතිකරුවන් කියා අප සිතාගෙන සිටිනවා නම් ඒ සිතාගෙන සිටින හැමදෙයකම අප සේවකයන් බවට පත්වී තිබෙනවා. හැම දෙයකම. විය තමා පෙනෙන්නේ නයෝන්. දකින්න කැමති නයෝන්. දකින්න කැමති දෙය තමා මූල්

කාරණය අසිතිකරු වීම. ස්වාමීයෙකු වූ සංනීහ්ම සේවකයෙක් බවට පත්වෙනවා. සේවකයෙක් නොවී ස්වාමීයෙකු වෙන්හ බැහැ. දේපොලක් බවට පත් නොවී අසිතිකරුවෙකු බවට පත්වෙන්න බැහැ. ඒ දුක් දෙකම විදිනවා ඉන්පසු. අසිතිකාරයෙකු ලෙසට විදින්න තිබෙන දුකයි, තමන් අසිතිකරගත් දෙය තමන්ට අවශ්‍ය ලෙසට තිබෙන්නේ නැතිවෙන විට විදින දුකයි, ඒ දේවල් නිසා තමන්ගේ නිදහස නැති කරගෙන තමන්ට අවශ්‍ය දෙය තමන්ට කරගත්න බැරි නිසා විදින දුකයි ඒ දුක් දෙකම විදිනවා. ඔය දුක් දෙකම අප හැමකෙනෙකු වෙනුවෙන්ම විදිනවා. හැම කෙනෙකු වෙනුවෙන්ම. ඒ කෙනා මට අවශ්‍ය ලෙසට සිරින්නේ නැති නිසා විදින දුකත් තිබෙනවා. මගේ කරගත්ත අය අරගෙන බලන්න ඒ මගේ කරගත්ත අය මට අවශ්‍ය ලෙසට සිරින්නේ නැතිකම නිසා කොපමතා විදාවා තිබෙනවාද. ඒ වගේම ඒ අයට අවශ්‍ය ලෙසට තමන්ට සිරින්න විම නිසා විදිනවා. ඒ දෙපැත්තෙන්ම විදිනවා.

ප්‍රණ්නය - අප ගිණියන් හැරියට කොළඹමත් මාසයක් තිස්සේ බොහෝ දේවල් වෙරේ ප්‍රමත්‍යය වෙමින් සිට තමා මෙනෙන්ට ඇඳින් සිරින්නේ. ඔබනුමාගේ දේශනය අසා ආපසු ගොස් ප්‍රමත්‍යය වෙන්නයි තිබෙන්නේ විකාපාරටම හතර කරන්න බැහැ. භමුන් උදේ කිවා වගේ විස් ප්‍රමත්‍යය වෙනවිට වඩාන් කාලත් දෙයක් නැති ව්‍යුත්‍යන් සිතු මරණයක් කියන තත්ත්වයට පත්වෙනවා. ප්‍රණ්නය තිබෙන්නේ දැන් පොද්ගලිකව මටත් අනත්තවාරයක් විවැනි දේවල් වී තිබෙනවා. එවැනි වෙළාවට අප හාවනා කරන පිරිසක් හැරියට

සමහරවිට වධාන් කොමු වෙනවා භාවනාවට. වැනෙන්දී අර සිඩුවිල්ල ගොඩික් තදින් අනින් සිඩුවිල් යට කරගෙන මතු වෙනවා. පිට ඉදෑන් බලාගෙන සිරින්නන් අමාරයි. ඒ වගේ වෙළාවට වධාන් භාවනාව සාර්ථක කරගැනීමට උපදේශකය් දෙන්න පුළුවන්දී?

ගුරුත්වා - ඔව්, ව්‍යැහි වෙළාවක භාවනා කරන්න උත්සාහ කිරීම හොඳයි. ඒ කියන්නේ අඩුමගානේ අපට විශ්වාසයක් තිබෙනවානේ, මෙය දැන් සිතල මරණයක් වගේ ප්‍රධානාර්ථ, ඒ වූවත්, මෙයින් මට ගොඩ වින්න පුළුවන් කියන විශ්වාසයෙන්නේ අප භාවනා කරන්නේ. ඒ විශ්වාසය වටිනවා. භාවනාව හරි ගියත් නැතත්. වියින් ආත්ම විශ්වාසය වැඩි වෙනවා. එය වටිනවා. අනිවාර්යයෙන්ම ඒ ප්‍රශ්නය මතක් වෙනවාමයි. ඒ ප්‍රශ්නය නිසාමනේ අප ඒ වෙළාවේ භාවනාවට වාසි වුණේ. ඒ ප්‍රශ්නය ඔත්තෙවී වැඩි කරන නිසා. ඔත්තෙවී වද දෙන නිසා. ව්‍යැහි උග්‍ර ප්‍රශ්නයක් තිබෙන විට අනිවාර්යයෙන්ම නිදාගන්න ගියාමත් එය මතක් වෙනවා. භාවනා කරන්න ගියාමත් මතක් වෙනවා. නිදාගන්න ගියාම මතක් වූවිට නින්ද යන්නේ නැහැ. කොහොමත් නිදිමත නැහැ ඊට පක්සේ. භාවනා කරන්න ගියවිටත් මතක් වෙනවා. කුමන භාවනාව කරන්න ගියත්. මක්නිසාද ඒ අවස්ථා දෙකේදීම අප සිත සැහැල්ල කරනවානේ. නිදාගන්නත් සිත සැහැල්ල කරනවා. අප මොනවත් සිනැකම්න් සිතන්න යන්නේ නැහැ ඒ අවස්ථා දෙකේදී. අප යමක් ගැන සිනැකම්න් සිතම්න් සිටිනවා නම්, තවත් දෙයකට මතු වෙන්න තිබෙන ඉඩ අඩුයි. අප ඉඩ අනුරවනවානේ. අප දැන් යමක් ගැන අවධානයෙන් සිතනවා. සිතම්න් සිටිනවා. වැසේ

නැතිනම් කිසියම් කාර්යයක අප සිනෑකම්න් යෙදී සිටින විට, එබදු සිතුවිල්වලට විත්න ඉඩක් නැහැ. දොර වසා තිබෙන්නේ, නමුත් නිදාගන්න බැහැ අපට කිසියම් වැඩක් කරමින්. ඒවා අතහරින්නට අවශ්‍යයි. විය අතහරිය ගමන්ම සිත නිදහස් වෙනවා. නිදහස් වූ සැනින්ම අර සිරකරගෙන සිටි ඒ පිඩාව වැළියට විනවා. භාවනාවේදීත් ඒ වගේ අප සිතීම අතහරිය ගමන්ම විය මතක් වෙනවා. ඒ නිසා පුදුම වෙන්න විපා. පුදුම වෙන්න අවශ්‍ය, එබදු උග්‍ර ප්‍රශ්නයක් තිබියදීත් මතක් වෙන්නේ නැතිනම්.

විවැනි අවස්ථාවක ඒ ප්‍රශ්නයේ තිබෙන උගුඩව භාවනාවෙන් අඩුකරගන්න පුළුවන්. විකක් තමා විවැනි ප්‍රශ්නයක් පැමිණිවිට අප ඒ ප්‍රශ්නය ඇතුළේ සිටින්නේ හිරවී. වටෝවම ප්‍රශ්නේ. මොනවා කන්න ගියත් ප්‍රශ්නේ. බොන්න ගියත් ප්‍රශ්නේ. නිදාගන්න ගියත් ඒ ප්‍රශ්නේ. හැමතැනම පෙනෙන්නේ ඒ ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නය ඇතුළේ අප සිරකරුවෙකු බවට පත්වී සිටින්නේ. ඒ තමා ස්වභාවය. ලොකු දුකක් ආවහම දුකෙහි සිරකරුවෙකු බවට පත්වෙනවා. වියින් වැළියට වින්න කරන්න පුළුවන් නොදුම දෙය, සිත අත්හර දුමන්න තාවකාලිකව. ගේරයට වින්න. භාවනාවේ කමටහන මෙසට ගේරය ගන්න. නැතිනම් සක්මන. සක්මන බොනාම නොදු භාවනාවක්. පාවහන් නැතුව පුළුවන් නම් ඇවේදින්න හෙමිට හෝ වේගයෙන්. වේගය නොවේ වැදුගත් වෙන්නේ. හැම විටම මහ පොලුව ස්පර්ශ කරන්න. මක්නිසාද දුකක් සමග අප සිටින විට සිටින්නේ මහ පොලුවේ නොවේ. වෙන කොහො හරි. හැමවිටම මහ පොලුව ස්පර්ශ කරන්න. යටි පතුල්වලට දැනෙන මහ පොලුවේ ස්පර්ශය අත්දැකින්න සිතියෙන්.

ඒ අභේදීම. දැනු හිස් නැමෙනවා දිග ඇරෙනවා. ඒ කාසික ක්‍රියාවලියන් සමඟ සිරිජ්න. අමාරු වෙයි. නමුත් වෙන හාටනාවක් කරනවාට වඩා පහසු වෙයි. මොකද මේ ප්‍රශ්නය තිබෙන්නේ ගේරයේ නොවෙයින් සිත්ත්නේ. සිත්ත් සමඟ වැඩි කරන්න යනවිට තමා අපහසු වෙන්නේ. දැන් සිත්ත් සමඟ නොවෙයි ගේරයන් සමඟ ඉන්න. සිත පැන්තකට දමා ගේරයන් සමඟ සිරිජ්න. එවිට ටිකක් පහසුවක් තිබෙනවා. ඔළවට ඒ ප්‍රශ්නය විනවා. ඒ නිසා ව්‍යවති වෙළාවක වැඩි බරක් දැනෙන්නේ ඔළවට. ඇත්තටම වැඩි බරක් දැනෙන්න අවශ්‍ය පා දෙකටනේ ගේරයේ. නමුත් පා දෙකට නොවෙයි දැනෙන්නේ ලොකු බරක් ඔළවෙන් සිටගෙන සිරිනවා වගේ දැනෙන්නේ. ඒ නිසා නැවත නැවත පා දෙකට අවධානය යොමු කරන්න. නැවත නැවත. නැවත නැවත ගේරයේ බර ඇත්දැකින්න. ඇත්ත බර ගේරයේ. විය පාදෙකට දැනෙන්නේ. මේ සක්මන් හාටනාව පුළුවන් නම් ඕය මෙසට, තමන් කැමති වෙශයකින් පැය හාගයක් මිනිත්තු හතුමිනක් විතර පූභුණු කරන්න. තමන්ට ව්‍යුහයට වන්න පුළුවන් ඒ දුකෙන්. ඒ දුක තිබෙනවා. නමුත් ව්‍යුහයට වින්න පුළුවන්කම ලැබෙනවා. දුක නමති සිත්වීල්ල දෙස බලන්න පුළුවන්කම විසින් ලැබෙනවා. ඒ වික උපකුමයක් හාටනාව පාවිචි කරන්න.

විසේ නැතිනම් ස්ථීක්‍රායනයක් වගේ හාටනාවක් කරන්න පුළුවන්. තමන්ගේ සිතට වැදුණු, සිතට වැදී ඒ ගැන අවබෝධයක් ලැබුණු කිසියම් සත්‍යයක්, තමන්ට නැවත නැවත හඩාගා ස්ථීක්‍රායනා කරන්න පුළුවන්නේ. දුක කියන්නේ නැතිවෙන දෙයක්. දුක සදාකාලික නැහැ. ‘සඩ්බේ සංඛාරා

අනිවේච්චා' දුක කියන්නේ සංස්කාරයක්නේ. ඒ නිසා වියත් නැති වෙනවා. ඒ වගේ කිසියම් තමන්ගේ සිතට හොඳට වැදි, හරිසි කිය තේරුණු ව්‍යබහ සත්‍යයක්, සරලව අරගෙන නැවත නැවත සෑම්ක්‍රීයනා කරන්න. විය භාවනාවක්. ධම්මානුස්සති භාවනාව. අනුස්සති භාවනාවක්. විය හඩනගා වඩින්නත් පූජ්‍යන්. හඩනගා වඩින විවැදි, සිතට තමන්ගේ සිපිරිගෙයට යන්න ඉඩක් නැහැ. තමන්ගේ අර දුක් ලෝකයට ගිහින් හිරවෙන්න ඉඩක් නැහැ. දැන් කරින් අප හඩ නගා කියනවා. ඒ හඩ නගා කියන විට, ඇතුළේ සිරකරගෙන සිටි වේදනාවත් ව්‍යුලියට යනවා ඒ හඩත් සමග. ඒ වාසියත් තිබෙනවා. එවැනි පාධයක් නැතත් අප දහන්න කුමක් හෝ පාලි පාධයක් නැවත නැවත සෑම්ක්‍රීයනා කරත් කමක් නැහැ. වියින් සහනයක් ලැබෙනවා. නමුත් ඊට වඩා හොඳයි කුමන භාෂාවෙන් හෝ කමක් නැහැ, තමන්ට අවබෝධ වුණු කාරණයක්, පැහැදිලිව අවබෝධ වුණු කාරණයක් නැවත නැවත හඩ නගා සෑම්ක්‍රීයනා කිරීම. වියත් බොහෝම හොඳ ප්‍රතිකර්මයක් ගොඩ වින්න බැරි මානසික වේදනාවකින් අප සිටින විට.

ඒ කුම දෙකමත් උත්සාහ කර හරියන්නේ නැතිනම් හෝ දෙකම උත්සාහ නොකර හෝ කමක් නැහැ, එවැනි අවස්ථාවක හොඳම දෙය තමා තව කෙනෙකු සමග කරා කරන වික. වියත් භාවනාවක්. සුදුසු කෙනෙකු තේරාගත යුතුයි. අපේ ඔවුව උඩ තිබෙන බර වියාට බරක් නොවෙන්න අවශ්‍යයයි. අනිත් කෙනා ඒ බර ගන්න හොඳ නැහැ. එවැනි කෙනෙකුට කියන්න විපා. එවැනි කෙනෙකු සොයාගෙන ප්‍රශ්න කරා කරන්න යන්න විපා. ඒ කියන්නේ තමන් කියන කාරණය දරාගන්න බැරි කෙනෙකුට සහ තේරැමි

ගන්න බැර කෙනෙකුට වියටත් වඩා ප්‍රශ්න තිබෙන කෙනෙකුට ඒ ඔලෝචී තව විකම වික පිළුරු ගහකට වත් ඉඩක් නැතිනම් ගන්න, විවැති කෙනෙකු නොවේයි. අපට සොයාගන්න වෙනවා සුදුසු කෙනෙක්. ඒ සොයා ගැනීමත් භාවනාවක්. අපේ ප්‍රයුෂ අවශ්‍යයයි. සංවේදිතාවය අවශ්‍යයයි. අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ ප්‍රශ්න කරගන්නේ නැති කෙනෙකු සොයාගැනීම අවශ්‍යයයි. සොයාගෙන කරා කරන්න. ඒ කරා කිරීමෙදී තේරෙනවා, විය භාවනාවක් බව. විවැති කෙනෙකු සමග අපට කරා කරන්න ලැබුනහාත් තේරෙනවා, ඒ කරාවෙන් පස්සේ අර බොහෝ වෙලාවක් භාවනා කළවිට ලැබෙන මානසික සන්ස්ක්‍රූතාවය, ලිභිල්ධව, සැහැල්ලව, අවබෝධය ඒ සියල්ලම ගන්න පුළුවන්. අප කාටත්, යම් යම් අවස්ථාවල සහයෝගය අවශ්‍යයයි. සමහර දේවල් අපට තනියම ඔසවන්න බැහැ. ඒවා බරයි. හෝතික වශයෙනුත් තිබෙනවානේ සමහර දේවල් අපට තනියම ඔසවන්න බැහැ. ඒ වෙළාවේ අප බලනවා තව කාටද පුළුවන් මේ වෙලාවේ ඇටිත් මට පැන්තකන් හෝ අත තබා සහයෝගය දෙන්න. මා සොයාගන්නේ තවත් ගක්තිමත් කෙනෙක්. ඒ වගේ මානසික කාරණාත් තිබෙනවා, සමහරවිට අපට තනියම ඒවා ඔසවාගෙන සිරින්න බැහැ. විවැති වෙලාවක අප කාටත්, කළුනානු මිතුයන් අවශ්‍යයයි. විය දුරුවලකමක් කියා සිතන්න විපා. ප්‍රශ්නයක් සුදුසු කෙනෙකු සොයාගෙන කරා කරන්න වීම දුරුවලකමක් නොවේයි. විය තමා දැක්ෂතාවය. විය තමා ප්‍රයුෂවන්තයාගේ ස්වභාවය.

සහාවන් - විනෙන්දි මගේ අත්දැකීමක් කියන්න අවසරයි. ඒ කිහු ආකාරයට යම් විත්ත සම්පූර්ණ ඇති ව්‍යුතු වහාම, ඒ ප්‍රශ්නයෙන්

පිටත පුද්ගලයෙකු බවට පත්වෙනවා. ප්‍රක්ෂේප විදුරුණු කරමින් ප්‍රක්ෂේප පුහු බව හරයක් නැතිබව දකීමින් නැවත ඉස්මෙනු වෙන්න ඉඩ තොදෙන තත්ත්වයට ප්‍රත්‍යෙකු කිරීම.

සහාවෙන් - අවසරයි, ප්‍රක්ෂේපක් ඇතිවුණු වෙළාවක මට වුණු අත්දැකීම් විකක් තොවෙයි කිහිපයක්ම තිබෙනවා. සමහර වෙළාවට ආතතිය නිසු රෝ නින්ද යන්නේ නැහැ. උදෑර නැතිරින්නන් අවශ්‍යයයි. පසු කාලයේ මට ඒක ආක්ර්වාදයක් වුණු, නින්ද යන්නේ නැතිකම හාවනා කරන්න පුළුවන් කියා. විතකාව තුස්ම දෙස බිලාසිරිනවිට ඒ කියන්නේ ආනාපානාසතිය පුහුණු කරනවිට, ඒ ආතතියෙන් සම්පූර්ණයෙන්ම වගේ මිදෙන්න පුළුවන්. රෝ පස්සේ ඇගේ මහන්සියටද දන්නේ නැහැ නිදිමතක් වෙනවා. කිහිප සැරයක්ම මා විය තොදුම අත්දැක තිබෙනවා. තුස්ම දෙස තොදුට බිලා සිරින්න පුළුවන් වුණු, ඒ වෙළාවේ මොකද නිදිමතක් නැති නිසු.

ගුරුතුමා - ඔව්, වෙහෙසට ආතතියට තොදුම දෙය තමා ආනාපානාසති හාවනාව. බොහෝම ස්ථානික ප්‍රතිච්‍රිත තිබෙනවා. ආනාපානාසතිය තරම් විපමණ ස්ථානිකව ආතතියෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන කිසිම දෙයක් නැහැ. ආතතිය කියන්නේ අප විකතු කරගත්ත ලෙසෙන්. ද්‍රව්‍ය පුරාම විකතු කරගෙන විකතු කරගෙන යනවා කළබල. විකතු කරමින් කිසියම් උපරිම තැනකට වෙනවා. ඒ අද දවසේ කළබල රීළයට හෙට තිබෙන වැඩි ටිකත් මතක් කරනවිට, විය වැඩියි. දුරාගන්න බැහැ. විතකාව තමා නින්ද යන්නේ නැත්තේ. නිදාගන්න අවශ්‍යයයි. හෙට වැඩි ටික කරන්න නම්, අද නිදාගන්න විපදයි. නමුත් නිදාගන්න බැහැ දැන්.

මතක්වෙන විට නින්ද යන්නේ නැහැ. හරිනම් විය යුත්තේ නින්ද යෑම. නමුත් එසේ වෙන්නේ නැහැ. ආතතියක් විකතු තොකර සිරින්න පුහුණු වීමත් හපන්කමක්. ආතතියක් ගොඩනගා ගන්නේ නැතැව සිරිම. ආතතියක් ඇති වෙන්න පුළුවන්. ඇතිවෙන ඇතිවෙන ආතතිය, ඒ වෙළාවෙම තේරැම් අරගෙන සැහැල්ල කරගන්න පුරදු වෙන්න. කිසියම් වැඩක් කරන විට ආතතියක් අවශ්‍යයයි. ආතතියකින් තොරව වැඩ කරන්න බැහැ. ඕනෑම වැඩක් කරන්න ආතතියක් අවශ්‍යයයි, කිසියම් ප්‍රමාණයක ආතතියක්. විසේ නැතිනම් කෙරෙනුත් විකයි නැතත් විකයි සැහැල්ලවෙන්ම සිරිනවා කියන පිය විසේ තමා. උනත් විකයි නැතත් විකයි. ඒ පියගෙන් වෙළාවට වැඩක් කරගන්න බැහැ. ඒ නිසා වෙළාවට වැඩක් කරන්න ආතතියක් අවශ්‍යයයි. ඒ අවශ්‍ය ආතතිය ඇතිකරගන්න. අවශ්‍ය නැති ප්‍රමාණයට තමන් ආතතියට පත්කර ගන්න විපා. අවශ්‍ය ප්‍රමාණයට ආතතියක්. විය ඒ වැඩේට පමණයි. ඒ වෙළාවේ, ඒ තිබෙන වැඩේට අවශ්‍ය ආතතියක් ඇතිකරගන්න. රීඛ වැඩේට අවශ්‍ය ආතතිය, දැන් ඇතිකරගෙන වැඩක් නැහැ. ඒ ආතතිය අවශ්‍ය වෙන්නේ, ඒ වැඩේ කරන වෙළාවට. විතකොට ව්‍යුතමාන ක්‍රියාවෙන් පස්සේ සැහැල්ල වෙන්න. විය අවසානයින්. දැන් සැහැල්ල වෙන්න. අඩුමගානේ වික ණූස්මක් වත් සැහැල්ලවෙන් ගන්න වැඩ දෙකක් අතර. ඉන්පසු රීඛ කාර්යය විතෙන්ට අවශ්‍ය ගක්තිය, වේගය, ආතතිය විතෙන්ද ඇතිකරගන්න. මෙසේ ආතති කියන ඒවා, විතන විතනම ඇතිකරගෙන, විතන විතනම නැති කරන්න, පුහුණු වෙන්න. අතහරන්න. ආතතියෙන් ගන්න තිබෙන පුගෝෂනය අරගෙන විය

විතනීන් අතහැර දුමන්න. ඊළග කාර්යයට ගෙනියන්න විපා. ඊළග ක්‍රියාවේ ආතතිය දැන් ගන්නත් විපා. අතිතයේ තේවා විකතු කරගෙන යන්නත් විපා. අනාගත ආතති ත්‍යාට ගන්නත් විපා. විතකොට ඉතිරි වෙන්නේ කායික වෙහෙසක් පමණයි. කායික වෙහෙස කියන වික ඉතිරි වෙනවා. මෙක මානසික වෙහෙසක් වින්නේ නැහැ.

නමුත් දැන් සිදුවේ තිබෙන්නේ කායික වෙහෙස අඩුයි මානසික වෙහෙස වැඩියි. විය වර්තමාන, නුතන මිනිසාගේ බේදුවාවකයක්. නුතන මිනිසාගේ බේදුවාවකය තමා, කායික වෙහෙස අඩුයි මානසික වෙහෙස වැඩියි. නින්දට කායික වෙහෙස අවශ්‍යයි. කායික වෙහෙසක් නැතිනම් නිදාගන්න බැහැ. නිදිමතක් වන්නේ නැහැ. නමුත් මානසික ආතතිය තිබුණුත් නින්ද යන්නේ නැහැ. නිදාගන්න බැහැ. මානසික වශයෙන් සඡහැල්ලුව අවශ්‍යයි නිදාගන්න. කායික වශයෙන් කිසියම් වෙහෙසක් තිබිය යුතුයි නින්ද යන්න. වර්තමාන මිනිසාගේ ගැටළු අතර, මෙක ගැටළුවක් නින්ද යන්නේ නැතිකම. නින්ද යන්නේ නැහැ. වියට මූලිකම හේතුව තමා, කායික වෙහෙසක් නැතිකමයි, ප්‍රමාණවත් තරම් කායික වෙහෙසක් වන්න වැඩික් කරන්නේ නැහැ කයින්. ඕනෑවටත් වඩා මනස වෙහෙසට පත්කරගන්නවා. අනවශ්‍ය ප්‍රමාණයට. අනවශ්‍ය ප්‍රමාණයට මානසිකව වැඩ කරනවා නොවේයි. විවැනි වැඩිකත් නැහැ මානසිකව කරන්න, නමුත් කරපුවයි, කරන්න තිබෙන දේවලුයි මේ සියල්ලම පවත්වාගෙන. තුන් කාලයම පවත්වාගෙන අයිමිත ලෙසට මනස ආතතියට පත්කරනවා. විතකොට නින්ද යන්නේ නැහැ. වියට බෙහෙර්

නැහැ. බෙහෙත් ගන්න පුළුවන් නමුත් බෙහෙත් ගත්තට ඒ මානසික ආතරිය දුරටේ නොවේය නිජ්ද යන්නේ. ඒ ආතරිය විහෙමම තිබෙනවා උදේ ඇහැරෙනවිට. රීලුග දුවසටත් ගෙනියනවා.

ප්‍රශ්නය - මා අර කිසු කාරණය ඉස්මතු කළුත් සම්පූර්ණ පත් වුණු විගස ඒ කාරණය ප්‍රත්‍යාවේෂා කිරීමේදී මටනම් දැනගත්ත ලැබෙන්නේ අර ඔබනුමා කළින් කිවු ප්‍රහවය මා තුළත්. ඒ ප්‍රහවය තුළින් අපේක්ෂිත තත්ත්වයන් ඇතිකරගෙන ඒ ප්‍රශ්නය දකින ආකාරය නිසයි මා තුළ මෙවැනි තත්ත්වයක් ඇතිවෙන්නේ කියන තැනට ඇවිත් විෂි හරයක් නැති බව අත්දකින බව

ගුරුනුමා - ඔව්, ඒ ලෙසට සිත සම්පූර්ණ ගෙනෙන්න පුළුවන් නම්, ලොකු ජයග්‍රහණයක්. විවිට ඒ ප්‍රශ්නය විසඳුගත්ත මෙහෙසියිනේ. නමුත් වෙන්නේ ලොකු ප්‍රශ්නයක් තිබෙන වෙළාවක විසේ ලෙහෙසි නැහැ, සිත සම්පූර්ණ ගෙනෙන්න. අමාරුම දෙය ඒ වෙළාවේ සිත සම්පූර්ණ ගෙනෙන වික.

ප්‍රශ්නය - විනෝදී යම්කිසි සම්පූර්ණ වින්න බැර වුණත් ගැට්ටිවටම තිරුවරණය කරගත්ත අප දැන් කොහොමත් ගැට්ටිවටමන් ඇදී ඇදී යන්නේ. ඒ ගැට්ටිවටම තිරුවරණය වෙළා රාම්පෑක අප සිරිනවා කියා සිහෙනවා. පුළුවන් භම් අපට තව දරටත් බලුන්න සමහර විට විසඳුම් තිබෙන්න හර මානසිකව හඳුන්න හර පුළුවන් තේදී? රිකක් විහාර සිතන්න පුරුද වෙනවා තේදී විතකොට?

ගුරුනුමා - අනිවාර්යයෙන්ම පුළුවන්. ඒ තමා විපස්සනාව. ඒ තමා හේතුව්ලවාදය කියා කියන්නේ. අප මේ වලක වැට්ටානේ සිටින්නේ

ඒ වෙලාවේ. විතකොට මේ වලෝ වැරද්දක් නිසා වැටුනා කියා සිතන්හා පුළුවන්. තව කවුරු හරි රඩ්ටිවලා වැටුවා කියා සිතන්හා පුළුවන්. නැතිනම් ඉපදුනේම වලක් ඇතුළේ කියා සිතන්හා පුළුවන්. මේ සිතුවීම් තුන තමා සාමාන්‍යයෙන් ඇතිවෙන්නේ. කවුරු හෝ වැටුවා කියන සිතුවීල්ල. විසේ නැතිනම් පරිසරයේ වැරද්දක් නිසා වැටුණා කියන සිතුවීල්ල. අපේ වික ස්වභාවයක් තමා වැටෙනවා කියන සිතුවීල්ල. විසේ නැතිනම් ඉපදුනේම දුකක කියන සිතුවීල්ල. දැන් මේ සිතුවීම් තුනේ සිරින කෙනාට ගොඩ ඒමක් නැහැ. තව කවුරු හෝ වැටුවා කියා සිතෙන කෙනා තව කවුරු හෝ ගොඩ ගනිච කියන විශ්වාසයෙන් සිරින්නේ. විශ්වාසයෙන් නොවෙයි, ගොඩගත යුතුයි කියන බලාපොරොත්තුවෙන් සිරින්නේ. වියා කෙසේවත් තමන් වලෙන් ගොඩ වෙන්න උත්සාහ කරන්නේ නැහැ. වලක වැටීම ස්වභාවය කියා සිතන කෙනා විය ස්වභාවය කියම්න් සිරිනවා මිසක් විය විසඳුගන්න උත්සාහ කරන්නේ නැහැ. ඉපදුනේම වලක කියන කෙනාත් වියින් ගොඩ වෙන්න උත්සාහ කරන්නේ නැහැ මැරෙන්න වෙන්නෙත් වලකයි, උපතේ සිරි මරණය තෙක් සිරින්න වෙන්නෙත් වලකයි කියා විය සාධාරණීකරණය කරගෙන ලස්සන කරගෙන සිරින්න හඳුනවා. විපමත්තයි. ඒ නිසා මේ සිතුවීම් තුන ඉතාම අන්තරාකාරී සිතුවීම් තුනක්. ඕනෑම ප්‍රශ්නයක් දුකක් වික්ක ස්වභාවයෙන් වින සිතුවීම් තුනක්. නමත් මේ සිතුවීම් තුන හඳුනාගෙන අතහරින්න. මේ සිතුවීම් තුනෙන් විකකට හෝ අනු ව්‍යෙනාත් ගැලවීමක් නැහැ. අනුන් නිසයි දුක් විදින්නේ. ජ්විතය කියන්නේ දුකක්. වෙන සැපක් නැහැ. ඒ නිසා මෙහි ගොඩ ඒමක් නැහැ. විසේ නැතිනම් ඒක තමා නැටි,

ස්වභාවය. ඒ කාරණා ටික අතහැර කෙසේද මෙසේ වුනේ කියා බලන්න. මෙවැනි ප්‍රශ්නයක නොවේයින් මා රියේ සිටියේ. රියේ නොදුට සිටියන්. ලස්සනට හිනාවෙලා, නොදුට කාලා බේලා නිදාගෙන සිටියන්. විසේ සිට මොකද වුනේ මේ වික පාරවම. බලන්න විතකොට කිසියම් සිද්ධියක් අපට දැනගන්න ලැබයි. අප ඒ සිද්ධියට බණිනවා. රේඛට ඒ සිද්ධිය කෙසේද මාව ප්‍රශ්නයකට දැමීමේ? මා ඒ සිද්ධිය දෙස, ඒ වෙලාවේ බැලුවේ කෙසේද? ඒ සිද්ධියට ප්‍රතිචාර දැක්වූවේ කෙසේද? ඒ පරණ පුරුදු ආකාරයට පමණුද ප්‍රතිචාර දක්වන්න පුළුවන්? වෙනත් ආකාරයකට ඒ සිදුවීම දෙස බලන්න බැරදු? විසේ වලේ වැටි සිටින ගමන්, අපට පුළුවන් වැටුනේ කුමන වැරදේද නිසාද කියා සොයාගන්න. විවිට පාරක් පෙනෙනවා, මෙසේ බැලුවාත් මෙසේ සිතුවාත් ගොඩ වින්න පුළුවන් කියා. ඒ තමා හේතුවලවාදය, පරිවිච්ඡලුප්පාදයේ භාවිතය. වියට තමා පරිවිච්ඡලුප්පාදය තිබෙන්නේ, පරිවිච්ඡලුප්පාදය තිබෙන්නේ, අව්‍යෝග පවිච්යා සංඛ්‍යා, සංඛ්‍යා පවිච්යා විස්තුත්තා, කියම්න් සිටින්න නොවයි. විය භාවිතා කරගන්න. ප්‍රශ්නයක් පැමිණිවිට කෙසේද ඇදගෙන වැටුනේ කිය ආපසු බිඟා, ගොඩ වින්න. සමථයක් කරනවාට වඩා පහසුයි, විවැනි වෙලාවක විපස්සනාවක් කිරීම. විය ඇත්ත.

ප්‍රශ්නය - විතකොට පරිවිච්ඡලුප්පාදය මෙනෙහි කිරීම යම්කිසි ආකාරයක් විපස්සනාවක් වෙනවද?

ගුරුනුමා - ඔවුන් විපස්සනා කරන්න පුළුවන් කුමවලින් නොදුම කුමයක්නේ, පරිවිච්ඡලුප්පාදය. අනුමෙල්ම පරිමෙල්ම ලෙසට මෙනෙහි කිරීම.

ප්‍රශ්නය - ඔබතුමා තුන්වෙති කාරණය වශයෙන් තීව්වා කෙනෙකුට කියන වික විඩින් හොඳයි කියන වික. නමුත් මටහම හේරෙන ලෙසට විය තමා අමාරුම දෙය අද සමාජයේ. මොකද දැන් උරුවන්ට දොමාපියන්ගේ ප්‍රශ්න කියන්න බිජ්‍ර වාතාවරණයක් තිබෙනවා. ඒ නිසාම තමා මට සිතෙන්නේ ආතතියන් වැඩිවෙලා තිබෙන්නේ හේද? ඒ නිසා මත්පැන්, මත්ද්විජ වැඩි වෙලා තිබෙනවා.

ගුරුතුමා- ඔව් විය සැබැවක්. අද ආතතිය වැඩි වෙන්න වික හේතුවක්, තමා සැහැල්ල කරගන්න ඉඩක් නැහැ. සාමාන්‍යයෙන් මනුෂ්‍යය පුරුෂේ තිබෙන්නේ කඩා බහෙන් සැහැල්ලු කරගන්නනේ. තමන්ගේ ටික අනිත් කෙනාට කියා වියාගේ ටික අහගෙන සැහැල්ල වෙන, ව්‍යැහි ප්‍රශ්න් කොටසක් තමා මනුෂ්‍යය. දැන් ඒ සන්නිවේදනය අඩුවී තිබෙන්නේ මිනිස්සු අතර. සන්නිවේදනයක් නැහැ. කොපමණ සන්නිවේදන තාක්ෂණය දියුණු වූවත් සන්නිවේදනය අඩුවී තිබෙන්නේ.

ප්‍රශ්නය - වැඩිනෙදා එවිතයේ ගැටිලී අප කොස්ද ඒවාට මූහුණ දේන්නේ කියන කාරණාවත් සමඟ මගේ අත්දැක්මක් පැහැදිලි කරන්න අවසරයි. ඔබතුමාගේ ප්‍රතිපදා දේශනාවල තිබුණා මා විය නිතරම සිනිපන් කරනවා. ධර්මය ම්‍යාධියක් ලෙසට තමන් පැය තබා ගන්නයි කියා. ධර්ම ම්‍යාධිය නිසි වෙලාවට පාවිච්ච කරන්නේ නැතිනම් වියින් වැඩික් නැතිබේ. පැයදී ද්‍රව්‍යක පාන්දර 40 පමණ ප්‍රදේශලික බස් රථයකට නැග මා ගමනක් පිටත්වෙන විට බස් රථයේ බොහෝම කටෝර සංගීතයක් දාමා තිබුණා. මේ ගෙන මට බොහෝම ද්‍රව්‍ය සහගත සිනුවිල්ලක් තමා ආවේ. වියන්

සමගම දැක්කා මගේ කාරිරක වෙනස්කම් දැඩිය දැමීම. ඒන් සමග ආත්මවෙන විකෘතිතාවය මා දැක ඔබදුමා ඒ කිවූ විවෘත සිහිපත් කරමින් වට්ටිට ලබන විට, මට කටයුර සංගීතය වෙනත් අය වින්දුනය කරන ආකාරය දැක මා ඒ කාරණාව සිහිපත් කරමින් මමන් ඒ රිද්ධිමයට විකතු වෙලා ගමන තියා.

දුරුදුනුමා - ඒ තමා නොදුම විකල්පය තේදු? අඩුමගානේ ගමනෙදී වත් තරුණායෙක් වෙන්න තිබුණානේ තේදු? සහිප කරගන්න පුලුවන් අසනීප වත්, සහිප කරගතීම අවශ්‍යයයි. හැමදේම බැරු වුතුන්, හැම දෙයින්ම අප ලෙඩි වෙන්න අවශ්‍ය නැහැ. විකතැනකදී හරි මේ බෙහෙත ගත්විට තේරේනවා ‘මම’ කියන ඒ දැඩි ආකල්පය අතහැර දැමීමාම, ඒ තිබෙන දුක අඩු වෙනවානේ. ව්‍යවිට තේරේනවා බෙහෙත කොපමතා නොදුද තියා. බෙහෙත හරිනේ බෙහෙත වැඩි කරනවානේ. තාමත් බෙහෙත ප්‍රේ, ස්ථීර බෙහෙතක් බව පෙනෙනවා. ව්‍යවිටයි ධර්මය ගැන ගුද්ධාව වින්නේ. විතෙක් දහම ගැන ගුද්ධාවක් වින්නේ නැහැ අපට. අපට තිබෙන්නේ බුදුහාමුදුරුවන්වහන්සේ ගැන තිබෙන ගුද්ධාවයි, සංස්කරන්නය ගැන ගුද්ධාවයි පමණයි. දහම ගැන ගුද්ධාව වින්න නම්, දහම භාවිතා කරන්නට අවශ්‍යයයි. භාවිතා කරන විට, වියින් ප්‍රතිඵලු පෙනෙන විට අන්න දහම ගැන ගුද්ධාව විනවා.

කෙසේ හෝ, කිරාකරන්න සුදුසු අය, විසේ නැතිනම් කිරා කරන්න පුලුවන් පුද්ගලයන් අඩුයි. විය ඇත්ත. විකක් වෙලාවක් නැහැ. දුරුවන්නේ ප්‍රශ්න කිරා කරන්න ඒවාට ඇපුමිකන් දෙන්න. දුරුවන්ට ප්‍රශ්න තිබෙනවානේ තියා සිතන්න, අම්මා තාත්තා කෙනෙකුට වෙලාවක් නැහැ. වියට වෙලාව අවශ්‍යයයි. ඒ නිසා

දෙගොල්ලම, පිරිමි දුරුවොයි, ගැහැණු දුරුවොයි දෙගොල්ලම සිරින්නේ ආතතියක. දෙගොල්ලම තමන්ගේ ප්‍රශ්න කියා ගන්න බැහැ. කියාගන්න තිබුණු පරීසරය, සම්පූර්ණයෙන්ම අප වෙනස් කරලානේ තිබෙන්නේ. ඉස්සර අම්මලා දුවලගේ ඔඩ්ට් උග්‍රත්‍යා උග්‍රත්‍යා බැලුවානේ. සමහරවිට දැකිනවා පැය ගාතුක් විය කරනවා. දැන් උග්‍රත්‍යා බැලන්නේ නැහැනේ. මා දැක නැහැ, විසේ උග්‍රත්‍යා බැලනවා. විදා උග්‍රත්‍යා බැලීමම නොවෙයිනේ කළේ. උග්‍රත්‍යාත් බැලනවා. ඒ අතර අම්මා කියන්න තිබෙන දෙය කියනවා. දුවට පමණක් ඇතෙන්න කියන්න, අවශ්‍ය දේවල් තිබෙනවානේ. ඒවා හෙමිහිට කනට කියනවා. ඒ වෙලාවේ විතන ක්‍රියාත් නැහැ දුවට කියන්න තිබෙන දේවල්, අනන්න තිබෙන දේවල්, මේවා අම්මය දුවයි අතර පමණක් වෙන ගණුදෙනුවක්. විය සතියකට සැරයක් පමණ පැය දෙක තුනක් වෙනවා. ඔඩ්ට් අත්‍යා ලෙස ආදරයකුත් දුවට දැනෙනවා. දුවත් විවිධ වෙනවා. දුවගේ ප්‍රශ්නත් කියනවා. ඒවාට අම්මා කෙනෙකු ලෙසට දෙන්න තිබෙන උපදේශත් දෙනවා. ඉදිරියේ ඇතිවෙන්න තිබෙන ප්‍රශ්න ගැනත්, අම්මා කියනවා ඒවාට කෙසේද සිරින්න අවශ්‍ය කියා. මේ ලෙසට ඒ උග්‍රත්‍යා බැලීන් දුන්නු උපදේශය, ක්‍රියාත් ගනන්ගත්තේත් නැහැනේ. විය නැතිවීම තිසා, ඔඩ්ට් බෙහෙනක් දුමාගෙන උග්‍රත්‍යා නැහැන්නේ නැහැනේ. ඒ පර්තරය දෙමාපියන් සහ උරුවන් අතර ඒ ඇතිකරගෙන තිබෙන පර්තරය තිසා දෙගොල්ලෙම තිබෙනවා. දෙගොල්ලන්ටම දෙගොල්ලන්ගේ ප්‍රශ්න කියාගන්න බැහැ. සමහරවිට අප අපේ ප්‍රශ්න ගුරුවරන්ට කිවා. මොකද ඒ කාලේ

ගුරුවරයෝටත් වෙලාව තිබුණු. වීජය නිරදේශන් බොහෝම ටිකසිනේ. ඒ නිසා පාඩමට වඩා බාහිර කරැණු ගැන ගුරුවරයෝ කපා කරනවා. අහනවා. අපත් කියනවා. අපටත් වෙලාව තිබෙනවා. හඳුස්සියක් නැහැ. ඇද ඒ තත්ත්වයක් නැහැ. විහි වික ප්‍රතිච්ලියක් තමා, ඔබනුමා කිය මෙසට මත්ද්ව්‍ය වැනි ඒවාට යන්නේ. විහි වික අතුරු එලියක්.

ප්‍රශ්නය - ඒ වගේ ප්‍රතිච්ලියක් එනකන් කාලය කියන වික ප්‍රශ්නයක් කරගන්නේ තඟුව අප රීට වඩා ඒ වෙනුවෙන් පැය භාගයක් කැප කර, ඒ කියන්නේ දරුවන් සමග සම්බන්ධය තබාගන්න ඒ පැය භාගය දරුවා ලබන වාසිය දෙමාපියන් ලබන වාසියට වඩා බිලා පසුව අවාසියක්නම් වෙන්නේ විතන ඒ කැප කිරීම කරන්න අපට පුළුවන් විය යුතුයි නේදා?

ගුරෙනුමා - පුළුවන් වෙන්නම අවශ්‍යයයි. ඒ වගේම කරන්නත් අවශ්‍යයයි නේදා? වියින් වලක්වා ගන්න පුළුවන් හානි වීමටයි. වෙන්න තිබෙන හානි ගොඩික් වලක්වා ගන්න පුළුවන්. ඒ නිසා විය ආයෝජනයක්. කාලය වෙන් කිරීම යනු ආයෝජනයක්. මොකු ආයෝජනයක්.

මෙම නිල්ලඹ හාවනා මධ්‍යස්ථානයේ නේවාසිකව හාවනා කරනවා නම්, කාර්යාලයේ ඇති පැමිණිමේ ලේඛනයේ ලියාපදිංචි විය යුතුයි. විසේම අයදුම් පතක් පුරවන්නත් අවශ්‍යයයි. ඒ අයදුම්පතේ සමහර විස්තර අසනවානේ. නම, ලිපිනය, හැඳුනුම්පත් අංකය, විදේශ ගමන් බලපත්‍ර අංකය වැනි විස්තර අසා, හඳුස්සියකදී දැනුම් දිය යුතු පුද්ගලයාගේ නම කුමක්ද කිය අසනවා. අසනීපයක් විහෙම වුවහොත් කාටද කියන්නේ. කාගේ

හෝ නමක්, දුරකථන අංකයක්, මිශනයක් ලියන්න. මගේ අන්දකීම තමා, මෙහාට වින බොහෝ බවතිර ඇය, විතන හිස්ව තබනවා. විසේ හිස්ව තබන්න විපා සම්පූර්ණයෙන් පුරවන්න. විශේෂයෙන් විතන පුරවන්න, වෙන මොනවා හිස්ව තබුවත්. වික ප්‍රංශයෙන් ආපු කෙනෙක්, මට කියනවා නම්, මා මෙහෙ වින්නේ නැහැනේ කියා. විසේ හඳුස්සියකට කියන්න කෙනෙකු සිරිනවා නම් මා ප්‍රංශයේ සිට ලංකාවට විනවාද අහනවා.

ප්‍රක්ෂේප - සමාවෙන්න ඇද උදේ සිට කඩ කළ සියල්ලම සාරාණ කළමනාක් සිතුවිලි පරම්පරාවක වික වික අවස්ථා තමා අප කඩාවට ගත්තේ. සිතුවිලිවිලින් ඇතිවෙන විවිධ ප්‍රක්ෂේපවලට උත්තර විවිධාකාරයෙන් සේවවා. සිතුවිල්ලක් යනු වියුෂ්යානයක් කියා ගතමාන් හෝ සිතුවිල්ලක් කියන්නේ පාව උපාධානස්කන්දියක් කියා ගතමාන් හෝ විම සිතුවිලි වියුෂ්යාන පරම්පරා වශයෙන් තුමයෙන් සසර පුරා ආවා කියා හෝ ඇති වර්තමාන අවස්ථාව. වර්තමාන අවස්ථාව පමණක් අප ගත්තා වුණුව සිතුවිල්ලේ වියුෂ්යාන පරම්පරාවක් තිබෙන බව සංක්‍රෑපයක් වශයෙන් අප දන්නවා. විතකොට මේ සිතුවිල්ලේ පාව උපාධානස්කන්දිය අපට ඒ ලෙසට බාරගැනීමෙන් තොරව පාව උපාධානස්කන්දියට ප්‍රතිච්‍රිජ්‍යා ලක්ෂණ ඒ කියන්නේ පතනය ඇති සැටියෙන් යථාග්‍රහ යුතු නයෙන් උක්කීමේ තුම්බේදීයක් සිතුවිල්ලක් සමාගම වේගකින් අපට ඉදිරිපත් කරගැනීමට කෙසේද හැකියාවක් ලබාගන්න පුළුවන් වෙන්නේ?

ගුරුත්වා - සිතුවීල්ලක් පුද්ගලයෙකු බවට පත්වෙන්න, පරිණාමය වෙන අවස්ථා ගණනාවක් තිබෙනවානේ. සිතුවීල්ලක් පුද්ගලයෙකු බවට විකාශනය වෙන අවස්ථා, පියවරවල් ගණනාවක් තිබෙනවා. ඒ නිසා, කොයි පියවරේදී හෝ දැනගන්න පුළුවන් නම් නොදැයි. මුළුන්ම සිතුවීල්ලක් වහ තැනේදීම දැනගන්න පුළුවන් නම්, මුළුන්ම ප්‍රශ්නය විසඳුන්න පුළුවන්. විසේ නැතිනම් ඒ සිතුවීල්ල වගාකරගනිමින්, පැල කරගනිමින්, බෝ කරගනිමින්, වචම්න් පුද්ගලත්වයක් අප රෝපනය කරගන්නවානේ. ඒ ක්‍රියාවලියේ කිහිපයම් පියවරකදී හෝ සිහියෙන් දැනගන්න. කොතනදී දැනගත්තත් කමක් නැහැ, මක්නිසාද මෙය විකුණක් නිසා. මෙය රවුමක් නිසා කොතනින් හෝ ඒ රවුම දැනගෙන, විතනින් මිහුවොත් මුළු ගමනම අවසන්. සිතක් උපදින මොහෙතේම, සිතක් ඉපදුනා කිය දැනගන්න නම්, වියට විත්තක්ෂණ වේගයෙන් සිහිය පිහිටෙන්න විපැයි. සිතක් උපදින වේගයටම, සිහියත් ඉපදෙන්න අවශ්‍යයයි. සිහියට, වියටත් වඩා වේගවත් වෙන්නත් පුළුවන්. ඒ නිසා තමා, තවම සිතක් ඉපදී නැහැයි කියන සිහියත්, ඇතිකරගන්න පුළුවන්. සිතුවීලි අතර පරතර අත්දකින කතාත්දර තිබෙන්නේ, විය දැකින්න පුළුවන් වෙන්නේ සිතුවීලිවලට වඩා සිහිය වේගවත් නිසා. ඊට වඩා කාර්යක්ෂම නිසා. විතෙන්ට යන්න නම් අප සිටින තැතින් පටන්ගන්නට අවශ්‍යයයි. සිටින තැන කොතැනද කිය සොයාගන්න.

සභාවෙන් - සමාවෙන්න බාධා කරනවාට. විතකොට සිහිය සිතට අයිති දෙයක් නොවේයිදී? විසේ හැඟීමක් ආවා ඒකයි මා අභුවේ.

ගුරුත්වා - ඔව් සිත නම් කැමතියි ඔය හැම විකක්ම අයිති කරගත්ත. සිහියන් අයිති කරගත්ත කැමතියි. අසිහියන් අයිති කරගත්ත කැමතියි. සංසාරයත් වියාගේ කියා සිතනවා. නිවනත් වියාගේ කියා සිතනවා.

සහාවන් - විනෙන්දී ප්‍රධානම දෙය සිතුවිල්ලයි සිතිමයි කියන දෙක විකක් කියා අරගැනීමද? පරම්පරාවක් කියන්නේ සිතිමක්නේ නේද? සිතුවිල්ලක් නොවේයිනෝ?

ගුරුත්වා - සිතිමේ ක්‍රියාවලියක්නේ වෙන්නේ නේද? ක්‍රියාවලියේ මුළ තමා සිතුවිල්ල තිබෙන්නේ සිතුවිල්ල තමා මුළ. සිතුවිල්ලක් අල්ලගෙන සිතිමේ ක්‍රියාවලියක් පටන් ගන්නවා. ඒ ක්‍රියාවලියේ වික් වික් අවස්ථා තිබෙනවා. වික් වික් අවස්ථාවලදී තමා පුද්ගලයෙක් මතු වෙන්නේ.

සහාවන් - ඒ වගේ ඒවා සිතන එකේ ප්‍රයෝගනය කුමක්ද?

ගුරුත්වා- කිසීම දෙයක් සිතිම නම් ප්‍රයෝගනයක් නැහැ. ප්‍රයෝගනවත්ම දෙය තමා, භාවිතා කිරීම සිතිම නොවේයි. යෙදීම. භාවිතා කිරීම. විසඳුන්න හදුන්නේ සිතිම නිසා ඇති වූණු ප්‍රශ්නයක් බව දැනගැනීම වටිනවා. සංසාරය කියා කියන්නේ මෙතුමා ඒ බොහෝම දීර්ශ වශයෙන් ඒ මතු කළ කාරණය විත්ත පරම්පරා, විත්තන්ත්‍රා ඒ සියල්ල ආශ්‍රිතව අවසාන වශයෙන් ඇති වූ ප්‍රශ්නයක් විසඳුන්නනේ මහන්සි වෙන්නේ. සංසාරය කියා හෝ නවය කියා හෝ දුක කියා හෝ කුමක් හෝ. කුමන නම්න් කිවත් මේ ප්‍රශ්නය සිතිමේ ප්‍රතිච්ලයක් නිසයි ඇති වූතේ. සිතිමේ ප්‍රතිච්ලයක් ලෙසට. සසර කියන්නේ සිතිමේ එලයක්. දුක කියන්නේ සිතිමේ එලයක්. නවයත් සිතිමේ ප්‍රතිච්ලයක්.

පුනර්භවයටේ සිතිමේම ප්‍රතිඵලයක්. ඒ අවබෝධය වටිනවා. විසේ නැතිනම්, අප මෙය විසඳුගන්නේ නැහැණේ. අප වෙන කෙනෙකුට පවරනවානේ විසඳුන්න. නැහැ. මා සිතන ආකාරය නිසයි, මා මේ දුක් විදින්නේ. සිතන ආකාරය වෙනස් කරගතහොත් ඒ දුක නැහැ. දුකක් ඇතිකරගන්නේ නැති වෙන ලෙසට, කෙසේද සිතන්නේ. ඒ තමා අප සොයාගත යුතු දෙය.

අපේ භාමුදුරුවන්වහන්ස, කළුනාතා මිතුවරුනි, මේ අලුත් අවුරුද්දේදේ පළමුවෙනි පොහොය ද්‍රව්‍යේ, භැම දෙනාම මේ භාවනා මධ්‍යස්ථානයට පැමිණා, උදේ වරුවේ ගතකළා. මේ පස්වරුවත් සෑහෙන වෙලා ගතකළා. අප දහමට ඇඟුමිකන් දුන්නා. අප අපටම සවන් දුන්නා. අප සිරින තැන පිළිබඳ, කිසියම් හඳුනාගෙනීමක් ඇතිකරගත්තා. ඒ වගේම මෙතන සිරිනවාද, මෙතන්න් යනවද, යනවා නම්, කොතැනටද යන්නේ, කෙසේද යන්නේ, කියන කාරණා ගැන සාකච්ඡා කළා. ඒ ගැන මෙතනි කළා. භාවනා කළා. සතුව වෙන්නට පූඩ්වන් අලුත් අවුරුද්දේදේ දුරුණ පොහොය ද්‍රව්‍ය, පොහොසත්ව ගත කළා කියා. පොහොසතෙක සේ ගත කළා. පිවිතය පොහොසත් කරගන්නට ඒ දිනය යොදාගත්තා. ඒ ගැන අපි සතුව වෙමු. ඒ වගේම අධිෂ්ඨානයක් ඇතිකරගමු. මේ ලැබුණු අවබෝධය, ලැබුණු මග පෙන්වීම ප්‍රයෝගනයට අරගෙන අප මේ ගමන, අපේ ගමන, අප යනවා, කොතැන සිරියත්, කොයි ලෙසට සිරියත්. ඒ අධිෂ්ඨානයත් මේ අවුරුද්දේදේ ඇතිකරගන්න වික නොදැයි.

කළුනාතා මිතුවරුනි, ඔබ අප භැමදෙනාටම මේ පර මර සහිත අපට අයිති නැති, නමුත් අයිතිකරගෙන විදින දුකින්,

නිදහස් වෙන්නට අවශ්‍ය, දුර්ලභ වූ කළනාතා මේතු ආණය, දුර්ලභ වූ
විවේකය, කාලය, කාසික නිරෝගීතාවය, මානසික නිරෝගීතාවය,
මේ සියලුම පුණුස කරම, කුසල කරමවල හේතුවෙන්, වාසනාවෙන්
සහ තෙරැවන්ගේ ආක්රෑවාදයෙන් ලැබේවා!
නැමැදුනාටම තෙරැවන් සරණය!

නිල්ලම් පටිභාන පොත් පෙළ

1. මමත්වයේ මුලාව
2. අසිරිමත් බොදු මග
3. ඔබේම ඇසින් ලෝකය දකින්න
4. ආදරය කේපය සහ මෙමත්‍ය
5. නිහඹ සිතක මහිම
6. "මම" මගේම සිහිනයකි
7. දිව්‍යමය වූ මනුෂ්‍යත්වය
8. රන් වන් සිතක්
9. නිවහන සසර ද?
10. දැනුමේ අදුරින් - ප්‍රයාවේ ආලෝකයට
11. මුලසුන සිහියට
12. අවසාන නිමෙෂය
13. තිදහසේ මාවත
14. පරම තිළිණය ගුද්ධාවයි
15. සුරක්ෂිත බවේ සත්‍යය හා මිරියාව
16. බෝසත් හමුව
17. හිස් ඇස්
18. ඔබ ඔබමද?
19. පැවැත්මේ වතුයෙන් තැවැත්මේ වතුයට
20. සිතුවිලි වැවීම සහ සිහිය වැඩීම
21. ආධ්‍යාත්මික ස්නානය
22. ග්‍රාවක
23. ප්‍රාතිහාරය
24. ප්‍රාර්ථනා සහ අධිශ්චිතාන
25. සිතුවිල්ලේන් එහා
26. තැවතුම් තිත
27. අසුන්දර විවිධත්වය සහ සෞදුරු ඒකාග්‍රතාවය
28. එලොව මෙලොව දකින සිහින
29. සිත දිනා ජයගන්න

30. නිවෙන සිතක පහන් එලිය
31. ඇති හැටි
32. යෝගීයකුගේ උපත
33. බිජුලු මමත්වය
34. ඇයි?